

දෙමාජියන් හා ගුරුවරින් පාදක කරගත  
ධනාතමක ශික්ෂණීය පිළිබඳ අත්පොත

# භික්ෂා

භික්ෂාකාලී දුරුප්පරුහුරක  
නිවුවිකරුවෙන් ලැබේයා පිළින



ජාතික ලමා ආරක්ෂක අධිකාරිය





දෙමාලියන් හා ගුරුවරයන් පාඨක කරගත්  
ධනාත්මක ශික්ෂණය පිළිබඳ අත්තොත



මහෝසමාජය ආංගය  
ජාතික ප්‍රමා ආරක්ෂක අධිකාරිය

# ගිත්සා

දෙමාලියන හා ගුරුවරණ පාදක කරගත  
ධිනාත්මක ශික්ෂණය පිළිබඳ අත්පොත

ජාතික ලමා ආරක්ෂක අධිකාරිය

---

මුද්‍රණ වර්ෂය  
2019

---

ISBN  
ISBN978-955-1417-10-9

---

මුද්‍රණය



---

ප්‍රකාශනය හා බෙදාහැරීම  
ජාතික ලමා ආරක්ෂක අධිකාරිය  
අංක 330, තලවතුගොඩ පාර,  
මාදුවෙල, ශ්‍රී පෘත්‍රවර්ධනපුර.



## පෙරවදුන

“අපේ කාලේ වගේ නෙමේ දුරක් කාලේ ප්‍රමය නර වෙනස්” මේ සාම්ප්‍රදායික ප්‍රකාශය මානව හිජ්‍යාවාරයේ අවසානය තෙක්ම පවතිනු ඇත. පරම්පරා පරතරය නැතිනම්, වැඩිහිටියන් සහ දුරවන් අතර පවතින වෙනස මින් කියෙවෙන සරල කාරණයයි. බොහෝවිට දුරවන්ගේ ලෝකය වැඩිහිටියන්ගේ ලෝකයට වඩා සරලය. සුන්දරය. නිදහස්ය. අවිහිංසකය. නිර්ව්‍යාපියය. කෙළීලොල්ය. පිවිතුරුය. සැහැල්ල වේ. වැහෙත් වැඩිහිටියන් ඔවුන්ගේ අපේක්ෂාවන්, බලාපොරාත්තු, උවමනාවන් මෙන්ම ආකළුපයන්, අගයන්, නරයන් හා දෘශ්‍රීන් දුරවන් වෙතින් යථාර්ථයන් කරගැනීමේ වියරු උත්සාහයක යෙදී සිටිනු නිර්ක්ෂණය කළ හැකිය.

මුදල පෙරවු කරගත් තරගකාර වාහිජ සමාජය ආත්මාර්ථකාමී අපේක්ෂාවන් මත ගොඩනැගෙමින් පවතී. හෝතික අයිතින් තුළ වටිනාකම් තක්සේරු වී තුවමාරු වන සමාජයක ආධ්‍යාත්මවාදී සිතුවීම් හා පැවත්ම නිස් ප්‍රලාභයන් පමණක් වී ඇත.

සිය අරමුණු හඩා නොයන දුරවන්, නිර්මාණය කිරීමට වැඩිහිටියන් විශාල ප්‍රමාණයක් දුරවන්ට දැනෙන්නට ඔවුන්ගේ ගත සිත රිදාවා දුරවන් යහුමගට ගැනීමට වෙර දුරණු පෙනේ.

“අපි මෙතන ඉන්නේ ගුරිකාල හැදුන හන්දා” යැයි කියන වැඩිහිටියේ වන ඉහළ තත්ත්වරුවල මිනිසුන් මට මූල්‍යාගස් ඇත. වැහෙත් ව්‍යවහාරෙනෙහි නොදුන්නා කාරණාව වන්නේ, ඔවුන් ගුරී නොකා සිටියා නම් අද සිටින තැනට වඩා නිෂ්චිතවම ඉහළ තැනක ඉන්නා බවය.

කෙසේ වුව ද, දැඩුවම නිවැරදි කිරීමේ කියා මාර්ගයක් මෙස දුරවන් සාම්බන්ධයෙන් යොදාගත නොහැකිය. මන්ද ඔවුන් දුරවන් වන නිසා ය.

ආදරය, කරගතාව, පිළිගැනීම, සෙහෙහස, වගකීම වැනි කරගතු මත පදනම් වූ දුරවන් සම්බන්ධ වූ හැසේරීම ආශ්‍රිතයමත් ප්‍රතිව්‍ය බඩා දෙනු නියතය.

සාම්ප්‍රදායික වින්තනයෙන් ඔබිබට ගොස්, දුරවන් සමඟ වූ ගනුදෙනුව ධහාත්මක ශික්ෂණයකින් ඉටුකළ හැක්කේ කෙසේ ද යන්න මෙම පොත් පිංවෙන් ප්‍රතිච්ඡල කියා ඇත. ව්‍යම දැනුම අප ගත යුතුය. ක්‍රියාත්මක කළ යුතුය. වැඩි දියුණු කළ යුතුය. පරම්පරාවෙන් පරම්පරාවට රැගෙන යා යුතුය.

ජාතික ප්‍රමා ආරක්ෂක අධිකාරයේ මනෝසමාජය අංශයේ නිලධාර මහත්ම මහත්මීන්ගේ කැපවීම මගේ නොමද ස්තූතියට බිඳුන්වන බව කිව යුතුය. ව්‍යුමෙන්ම වෙනත් බාහිර පාර්ශ්වයන් ද මේ සඳහා ස්ත්‍රීයට දායක විය. ඒ හැමවත්මන් බොහෝමන්ම ස්තූතියි. අපේ දුරවන්ගේ ශික්ෂණය දඩුවමින්, රිදාවීමෙන්, වෛරයෙන්, තරහමෙන් තොරව ධහාත්මක ශික්ෂණයක් තුළ ක්‍රියාත්මක කිරීමට අපි හැමවත ගක්තිය, දෙරිය ලැබේවා.

“රැසිදේ ඉගනගන්නට මග කියා නො	දී
ඩැට දේ නමුත් කළ කළ දේ යයි වැර	දී
කෙවිටේ බලෙන් විනවා නම් තුවනා ඇ	දී
මෙරටේ ගොනුන් පස්දුන් වනු ඇත එය	දී”

- රැපියෙල් තෙන්නකේන් -

### නිතිඥ එච්.එම්. අඩයරත්න

සභාපති

ජාතික ප්‍රමා ආරක්ෂක අධිකාරය



## ස්තූතිය

“ඹික්හා - ඹික්හාකාම් දුරුපරපුරක නිමැවුම්කරුවන් උදෙසා පිළෙන” නම් දෙමාපියන් හා ගුරුවරුන් පාදක කරගත් ධිනාත්මක ගික්ෂණය පිළිබඳ අත්පොත සැකසීමේ මහය කාර්යභාරය සඳහා මූලික මගපෙන්වීම හා උපදෙස් ලබාදුන් කාන්තා හා ප්‍රමා කටයුතු සහ වියලු කළාප සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්තුමිය වන දුර්ණනා සේනානායක මැතිනියට පාතික ප්‍රමා ආරක්ෂක අධිකාරයේ ගෞරව පුරුවක ස්තූතිය මෙයින් පුදුකර සිටිමු.

මෙම අත්පොත සඳීමේ දී අප වෙත ලබාදුන් මගපෙන්වීම හා සහයෝගය වෙනුවන් පාතික ප්‍රමා ආරක්ෂක අධිකාරයේ සහාපතිතුමන් වන නීතියා විධි.විම.අධ්‍යරාජ්‍ය සහාපතිතුමිය වන නීතියා සුජාතා කුලතුව මැතිනිය සහ අධ්‍යක්ෂ ජනරාල්තුමිය වන අනෝමා සිරවර්ධන මැතිනියටත් හඳුනාගම කෘතයාතාවය පිරිනමන්නේමු.

තවද, කාන්තා හා ප්‍රමා කටයුතු සහ වියලු කළාප සංවර්ධන අමාත්‍යාංශය, අධ්‍යාපන අමාත්‍යාංශය, සෞඛ්‍ය අමාත්‍යාංශය, පේරාදෙනීය විශ්වවිද්‍යාලය, ප්‍රවිල් සෞඛ්‍ය කාර්යාංශය, තුරික් පදනම සහ අනෙකුත් ස්වාධීන විශේෂඥයන්ටත් අපගේ ස්තූතිය පුදු කරන්නේමු.

ඹික්හා අත්පොතෙහි විතු නිර්මාණයන් සිදු කළ මනේස්මාලීය අංශයේ තිටුපු විකිත්සක යකින්තා සංඝීවනී මෙනවියට සහ සංක්ලේෂය ගොඩනෑංවීමේ දී අවශ්‍ය උපදෙස් සහ මගපෙන්වීම ලබාදුන් පාතික ප්‍රමා ආරක්ෂක අධිකාරයේ තිටුපු සායනික මනේවිද්‍යාල මධු මුණ්සිංහ මෙනවියටත් අපගේ හඳුනාගම පුණුමය පුදුකරන්නේමු. විසේම මෙම පුයත්නය සාර්ථක කර ගැනීම සඳහා දායකත්වය සහ සහයෝගය ලබාදුන් පාතික ප්‍රමා ආරක්ෂක අධිකාරයේ මනේස්මාලීය අංශයේ සහකාර අධ්‍යක්ෂ ප්‍රියාන්තිකා රත්නායක මහත්මියටත්, මනේස්මාලීය අංශයේ සියලුම කාර්යමණ්ඩලයට සහ පාතික ප්‍රමා ආරක්ෂක අධිකාරයේ අනෙකුත් සියලුම කාර්යමණ්ඩලවලටත් අපගේ ස්තූතිය පිරිනමන්නේමු.

## දායකත්වය සැපයීම

### මගපෙන්වීම

දුර්කහා සේනානායක  
නිතියු එච්.එච්.අධ්‍යරත්න  
නිතියු සුජාතා කුලතුරු  
අනෝමා සිරවර්ධන  
මධු මුණාසිංහ  
ප්‍රයාගිකා රත්නායක

ලේකම්, කාන්තා හා පළමා කටයුතු සහ වියලි කළාප සංවර්ධන අමාත්‍යාංශය  
සහාපති, ජාතික පළමා ආරක්ෂක අධිකාරිය  
නියෝජන සහාපති, ජාතික පළමා ආරක්ෂක අධිකාරිය  
අධ්‍යක්ෂ ජනරාල්, ජාතික පළමා ආරක්ෂක අධිකාරිය  
සායනික මනෝවිද්‍යාලු (හිටපු), මනෝසමාජීය අංශය, ජාතික පළමා ආරක්ෂක අධිකාරිය  
සහකාර අධ්‍යක්ෂ, මනෝසමාජීය අංශය, ජාතික පළමා ආරක්ෂක අධිකාරිය

### වද්ධන් කමුව්ව

වන්දිමා සිගේරා  
අයේෂා ලොකුබාලසුරය  
ඇර්.ව්ම්.කේ. ද සිල්වා  
බද්ධ ප්‍රහා පතිරණ  
ඉන්දානි තමගල  
අමරා අමරසිංහ  
සිලා ඕමාර්

ජාතික කොමිෂන්, පරිවාස හා පළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව  
ප්‍රජා වෛද්‍ය විශේෂයු, පාසල් අංශය, පවුල් සෞඛ්‍ය කාර්යාලය  
අධ්‍යක්ෂ, සුරුව පළමාවිය සංවර්ධන හා පෙර පාසල්, ජාතික අධ්‍යක්ෂ ආයතනය  
අංශ ප්‍රධාන, මනෝවිද්‍යා දෙපාර්තමේන්තුව, ජේරාදෙනීය විශ්වවිද්‍යාලය  
හිටපු අංශ ප්‍රධාන, මුල් පළමාවිය හා ප්‍රාථමික අධ්‍යාපන දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය  
ලුපදේශීකා, මුල් පළමාවිය සංවර්ධන සහ ප්‍රාථමික අධ්‍යාපන  
මනෝලපදේශක

## කරුණ මත්ස්‍යලය

කේ.එෂ.නෙරංජි අයෝමලි සත්රවෙති  
සුරේන් දික්මාදුගොඩ  
යකින්තා සංඡිවනී

සහකාර උපදේශන, මහෝසමාජය අංශය, ජාතික ප්‍රමා ආරක්ෂක අධිකාරය  
සහකාර උපදේශන, මහෝසමාජය අංශය, ජාතික ප්‍රමා ආරක්ෂක අධිකාරය  
විකිත්සක (හිටපු), මහෝසමාජය අංශය, ජාතික ප්‍රමා ආරක්ෂක අධිකාරය

## චිතු නිර්මාණය

යකින්තා සංඡිවනී

විකිත්සක (හිටපු), මහෝසමාජය අංශය, ජාතික ප්‍රමා ආරක්ෂක අධිකාරය

## සහයෝගය ලබාදුන් සාමාජිකයන්

වතුරකා ජයමිණි  
යේනක සුදුසීංහ  
අනුජා තෙන්නකේන්  
තරණි දේශානි විවේතුංග  
ඉජානි මිහිසරා  
සනත් වන්තිනායක

විකිත්සක, මහෝසමාජය අංශය, ජාතික ප්‍රමා ආරක්ෂක අධිකාරය  
සහකාර උපදේශන, මහෝසමාජය අංශය, ජාතික ප්‍රමා ආරක්ෂක අධිකාරය  
සහකාර උපදේශන, මහෝසමාජය අංශය, ජාතික ප්‍රමා ආරක්ෂක අධිකාරය  
ප්‍රාදේශීය ප්‍රමා ආරක්ෂක නිලධාරී, මහෝසමාජය අංශය, ජාතික ප්‍රමා ආරක්ෂක අධිකාරය  
ප්‍රාදේශීය ප්‍රමා ආරක්ෂක නිලධාරී, මහෝසමාජය අංශය, ජාතික ප්‍රමා ආරක්ෂක අධිකාරය  
කළමනාකරණ සහකාර, මහෝසමාජය අංශය, ජාතික ප්‍රමා ආරක්ෂක අධිකාරය

## ව්‍යාපෘති සම්බන්ධිකාරක

කේ.එෂ.නෙරංජි අයෝමලි සත්රවෙති

සහකාර උපදේශන, මහෝසමාජය අංශය, ජාතික ප්‍රමා ආරක්ෂක අධිකාරය

## ප්‍රකාශනය

මහෝසමාජය අංශය  
ජාතික ප්‍රමා ආරක්ෂක අධිකාරය

## පටුන

### හඳුන්වීම

01. දුරුවා ඉගෙනීම් කටයුතුවලට අකමති ද.... පාසල් යන්නේ කඩින් කඩ ද..... ?	10
02. දුරුවෙක් මත්දුවන, දුම්වැටී හෝ මත්පැන් භාවිතා කරන බව ඔබ දැනගත හොත්.....?	24
03. දුරුවන් රැසවාහිනියට සහ පරිගණක ව්‍යුධාවලට ඇඩිඛැහි වෙළා ද.....?	35
04. නව යොවුන්වීයේ පසුවන දුරුවන් අතර ජ්‍යෙම සම්බන්ධතාවන් ඇතිවීම සාමාන්‍ය දෙයක්, ඔබේ දුරුවාත් විවැනි දෙයක් පටන්ගත හොත්.....?	44
05. දුරුවා වයසට නොගැලපෙන පුද්ගලයන් ඇසුරට යොමුවෙලා ද.....?	52
06. දුරුවා නිරන්තරයෙන් බොරු කියනවා ද..... ?	58
07. දුරුවා පුංචි පුංචි දේවල් සොරකම් කරනවාද.....?	62
08. ඔබේ දුරුවාත් නවීන ජංගම දුරකථනයට, අන්තර්ජාලයට ඇඩිඛැහිවෙළාද.....?	69

## හැඳුන්වීම

රටක අනාගතය වන්නේ විරෝධී දරු සම්පතකි. දරුවා කුමයෙන් වැඩෙන්ම තම පවුල තුළින් මෙන්ම සමාජය තුළින් ද විවිධ අත්දැකීම් ලබා ගති. පිවිතය පිළිබඳ අත්පොත් තබන අවධියේ පටහේ දෙම්විපියන් හා පාසල සමග සම්ප සඛැදනාවක් දරුවන් පවත්වනු බැඳී. විහිදී දරුවන් රෝකබලා ගැනීම මෙන්ම සියලුම අපයෝජනයන්ගෙන් ආරක්ෂා කර ගැනීම දෙම්විපියන්, වැඩිහිටියන් මෙන්ම පාසල් බලධාරීන්ගේ ද වගකීමකි. මන්ද රටකට යහපත් අනාගතයක් උදා කරදීම සඳහා දරුවන් යහපත් අයුරින් වැඩිය යුතු බැවිති. ඒ සඳහා කුඩා කළ සිටම යහපත් කායික මෙන්ම මානසික පර්සරයක් දරුවන්ට උරුම කරදීම අත්‍යවශ්‍ය වේ.

වයසින් වැඩෙන්ම දරුවන් තුළ සංවර්ධනය විය යුතු අංශ රෝකි. විහිදී ප්‍රමුණ්ගේ බුද්ධිය, පෝරුෂය මෙන්ම සඳාචාර සංවර්ධනයට ද අවධානය යොමු කිරීම වැදගත් වේ. දරුවන් තුළ පවතින සඳාචාර උග්‍රණතාවයන් හේතු කොට්ඨාස සොරකම, බොරුව, වංචාව වැනි සමාජ මනෝඩිනාන්මක ගැටුම සේම දරුවන්ගේ නොදැනුවත්හාවය හේතුවෙන් විවිධ අපවාරයන්ට මෙන්ම අපයෝජනයන්ට ගොදුරුවන අවස්ථා සිනෑ තරම් සමාජය තුළ අසන්නට, දකින්නට ලැබේ. සම්ම ප්‍රමාණය ක්‍රියාකාරී පිවියෙකි. සංවර්ධනයේ විවිධ අවස්ථා පසු කරන දරුවාට හර වැරද්ද කුමක් ද යන්න නිසි ලෙස ගෙරුමේ ගැනීමට නොහැකි බැවින් වැඩිහිටි, දෙම්විපියන්ගේ මගපෙන්වීම ඉතා වැදගත් වේ.

දරුවන් තම් පරිණාත නොවූ මෙන්ම පිවිත අත්දැකීම් ලබමින් පරිණාතහාවයට පත් වෙමින් සිරිනා පිරිසකි. වැහැයින් ඔවුන් සිදු කරන ක්‍රියාවන්හි හර වැරද්ද මෙන්ම, විහි ප්‍රතිවිපාකයන් පිළිබඳව ඔවුන් තුළ අති අවබෝධය

අවමය. දෙම්විපියන්ගේ මෙන්ම ගුරුවරන්ගේ ද අනාගත බලාපොරොත්තුව නම් යහපත් අනාගත මත පරපුරකි. විහිදී දරුවන් තුළින් සිදුවන විවිධ වැරදී හා අතපසු වේම් සඳහා ඔවුන් විසින් දරුවන් වෙත දැඩුවම් පමණුවයි. විම දැඩුවම් ලබාදීමේ අරමුණා යහපත් වුවත් ඇතැම් අවස්ථා වලදී ඒ තුළින් දරුවන් මහත් සේ පීඩනයන්ට පත් වේ.

දැඩුවම යන්න වර්තමාන සමාජය තුළ බෙහෙවින් කාරාඛහර ලක්වන්නක් ලෙස දැක්වා භැඳිය. බටහිර රටවල මෙන්ම ශ්‍රී ලංකාව තුළ ද මේ පිළිබඳ බොහෝ අවධානයට ලක් වේ. ජාත්‍යන්තර වශයෙන් ගත් කළ දරුවන්ට දැන්ඩිනයට ලක් කිරීම බොහෝදුරට බැහැර කර ඇත. මන්ද යත්, දැඩුවම ප්‍රමා මහසට අනිතකර ලෙස බලපෑම් සිදුකරන බවට විද්‍යාත් පර්යේෂණ මත තහවුරු වී ඇති බැවිති. ප්‍රමා වියේදී බඩන ඇතැම් දැඩුවම් දරුවන්ගේ වර්තමාන පිවිතයට පමණක් නොව අනාගත පිවිතයට ද සංණාත්මක බලපෑම් සිදු කරනු බැඳී. අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ද පාසල් තුළ විනය පිහිටුවීමෙන්ලා කායික දැන්ඩිනය ලබාදීම තහනම් කර ඇත.

වැඩිහිටියන්ට ඔබට දරුවන් අනිතකර වර්යාවන්ගෙන් හා ඇඩ්බැහිටිම්වලින් මුද්‍රවා ගැනීම, දැන්ඩිනමය ක්‍රියාමාර්ගවලින් බැහැරව දිනාත්මක ප්‍රතිචාර තුළින් සිදු කළ නොහැකි දා ඒ සඳහා ඔබ උත්සාහ දර තිබේදා? වැවිති කුම තිබේ දා යන්න මෙම කෘතිය තුළින් ඔබට අදහසක් දීමට උත්සාහ දරනු ඇත.

ශික්ෂා නම් කෘතිය තුළින් මූලික වශයෙන් වර්තමාන සමාජය තුළ දරුවන් යොමු වී ඇති මෙන්ම මැදිවී සිරින ගැටුමාකාරී මාතෘකා කිහිපයක් පිළිබඳව

අවධානයට ලක් කර ඇත. ව්‍යවහාර ගැටලුකාරී අවස්ථාවන්හි දී දෙමාපියන්, ගුරුවරුන් මෙන්ම වැඩිහිටියන් ලෙස ඔබ විසින් අනුගමනය කළ යුතු දිනාත්මක විනය ක්‍රියාමාර්ග පිළිබඳ අවබෝධයක් ලබාදීම මෙම කෘතියේ මුළුක පරමාර්ථය වේ.

ඹ්‍යාජා තුළින් ඔබට,

- අධ්‍යාපනයට ඇති අකමත්ත හා කඩින් කඩ පාසල් යාම දුම්වැටි, මත්පැන් හා මත්දුව්‍ය හාවිතය
- රැසවාතිනිය සහ පරිගණක ක්‍රිඩා සඳහා ඇති අඛඩිභැහිච්චීම
- පෙම් සඛදානා පැවැත්වීම
- වයසට නොගැලපෙන පුද්ගලයන් ආක්‍රාය කිරීම
- බොරැකීම
- සොරකම් කිරීම
- න්‍යෑත ජංගම දුරකථන සහ අන්තර්ජාල අඛඩිභැහිය

වැනි සමාජය තුළ පැමුහ් සම්බන්ධයෙන් බහුලව දැකිය හැකි ගැටලුකාරී අවස්ථාවන්හිදී ඔබේ මදිහත්කරණය ලබා දිය යුත්තේ කෙසේද යන්න පිළිබඳ මගපෙන්වීම් සිදු කෙරේ.

දිනාත්මක විනය ක්‍රියාමාර්ග තුළින් අනිතකර වර්යාවන්ගෙන් හා අඛඩිභැහිච්චීම්වලින් දුරටා කායිකව හෝ මානසිකව පීඩනයට පත් නොවන ආකාරයෙන් ඉවත් කිරීමේ මෙන්ම පාලනය කිරීමේ හැකියාව ලැබේනු ඇත. මෙහිදී දුරවන්ගේ සංස්කෘතිය පාලනයක්, ස්වියං විනයක් මෙන්ම සංයුතියක් ඇති කිරීමට වෙරු දුරය. වහිදී දුරටාට දෙමාපියන්-ගුරුවරුන් සම්ප වීම, දුරවන්ගේ ව්‍යවහාර හැසීරීම්වලට හේතු සාධක සොයා බැඳීම, වැඩිහිටියන් ලෙස ඉවසීමෙන් කටයුතු කිරීම, සමාජ යථාර්ථය පැහැදිලි කිරීම, එවායෙහි ආදිනව පැහැදිලි කරදීම තුළින් දුරවන්ගේ වර්යාවන් නිවැරදි කිරීමට කටයුතු කළ යුතු ආකාරය පිළිබඳ විවිධාකාර වූ දිනාත්මක ක්‍රියාමාර්ගයන් මෙහි දක්වා ඇත.



බලය, ශක්තිය හාවිත කිරීම වෙනුවට දුරටාන් තුළින්ම ස්වියං පාලනයක්, ස්වියං විනයක් මෙන්ම සංයුතියක් ඇති කිරීමට වෙරු දුරය. වහිදී දුරටාට දෙමාපියන්-ගුරුවරුන් සම්ප වීම, දුරවන්ගේ ව්‍යවහාර හැසීරීම්වලට හේතු සාධක සොයා බැඳීම, වැඩිහිටියන් ලෙස ඉවසීමෙන් කටයුතු කිරීම, සමාජ යථාර්ථය පැහැදිලි කිරීම, එවායෙහි ආදිනව පැහැදිලි කරදීම තුළින් දුරවන්ගේ වර්යාවන් නිවැරදි කිරීමට කටයුතු කළ යුතු ආකාරය පිළිබඳ විවිධාකාර වූ දිනාත්මක ක්‍රියාමාර්ගයන් මෙහි දක්වා ඇත.



දිනාත්මක විනය ක්‍රියාමාර්ග තුළින් අනිතකර වර්යාවන්ගෙන් හා අඛඩිභැහිච්චීම්වලින් දුරටා කායිකව හෝ මානසිකව පීඩනයට පත් නොවන ආකාරයෙන් ඉවත් කිරීමේ මෙන්ම පාලනය කිරීමේ හැකියාව ලැබේනු ඇත. මෙහිදී දුරවන්ගේ සංස්කෘතිය පාලනයක්, ස්වියං විනයක් මෙන්ම සංයුතියක් ඇති කිරීමට වෙරු දුරය. වහිදී දුරටාට දෙමාපියන්-ගුරුවරුන් සම්ප වීම, දුරවන්ගේ ව්‍යවහාර හැසීරීම්වලට හේතු සාධක සොයා බැඳීම, වැඩිහිටියන් ලෙස ඉවසීමෙන් කටයුතු කිරීම, සමාජ යථාර්ථය පැහැදිලි කිරීම, එවායෙහි ආදිනව පැහැදිලි කරදීම තුළින් දුරවන්ගේ වර්යාවන් නිවැරදි කිරීමට කටයුතු කළ යුතු ආකාරය පිළිබඳ විවිධාකාර වූ දිනාත්මක ක්‍රියාමාර්ගයන් මෙහි දක්වා ඇත.

01

## දරවා ඉගෙනිමේ කටයුතුවලට අකමැකි දු...?

## පාසල යනෙන් කඩින කඩ දු...?



රිසිදේ ඉගනගන්නට මග කියා නො දී  
බැට දේ නමුත් කළ කළ දේ යැයි වැර දී  
කෙවිටේ බලෙන් එහවා නම් නුවණා ඇ දී  
මෙරටේ ගොනුන් පඩිදුන් වනු ඇත ලිය දී

- රෝගීයල් තෙන්තකෝන් -

ඉගෙනීම කියන දේ ප්‍රේචිනයේ වික් කාලයකට, වික් දේකට පමණුක් සීමා කළ හැකිදා? මිනිසෙකු මව් කුස තුළ සිටින කාලයේ පටන් මරණාය දැක්වාම යම් යම් දේ ඉගෙන ගනියි. විහෙයින් ඉගෙනීම කියන දේ 5 වසර ශිෂ්‍යත්ව විහාරයට, 11 වසර සාමාන්‍ය පෙළ විහාරයට හෝ උසස් පෙළ විහාරයට පමණුක් සීමා කළ නොහැක. කුඩා අවධියේදී දරුවෙකු සිය මව සමඟ කතා කිරීමට, හැඳිම් තුවමාරු කරගැනීමට, වට්ටිවාවේ තියෙන දේවල් හඳුනාගැනීමට උත්සාහ කරයි. දරුවන් දැකින සෑම දෙයක්ම ඇඟ්ලීමට උත්සාහ කිරීමෙන්, අතට අසුවන දේ කටු දමා ගැනීමෙන්, දැකින දේවල් ඉල්ලා හැඩිමෙන් ද සිදුකරන්නේ ඉගෙනීමකි.

නිවස තුළ සිටින මවිපියන්, වැඩිහිටියන් කතා කරන, හැකිරෙන ආකාරය දෙස බලා දරුවන් බොහෝ දේ ඉගෙන ගනියි. විසේ ලබා ගන්නා අත්දැකීම් මත දරුවන්ගේ අනාගත හැසිරීම් රටාවන්, පුරුදු ආදිය තීරණය වේ.

ඩේ නිසා බිලිදු වියේ සිටම,

දෙම්විපියන් - ගුරුවරුන් - වැඩිහිටියන්ට සැලකීම, ආහාර ගන්නා අයුරු, පිරිසිදුකම, සත්‍ය කතා කිරීම, වංචා නොකිරීම, තැනකට ගොස් හැසිරය යුතු ආකාරය, පරිසරයට ආදරය කිරීම, පරිසරය සුරුකීම, මිනිස්සුන්ට මෙන්ම සත්තුන්ට ද කරණාව දැක්වීම වැනි යහපත් සිරත් විරත්, සාරධීම දරුවන්ට කියාදිය යුතුයි.

පොතපතේ අධ්‍යාපනයට දරුවන් උනන්දු කරවනවා වගේම සමාජයේ නොදු, සාර්ථක පුරුවැසියෙකු වීමටත් උනන්දු කරවිය යුතුයි. ව්‍යවිත දරුවන් පාසල් අධ්‍යාපනය වගේම සමාජය තුළ නොදුන් ප්‍රේචින් වෙන ආකාරයන් ඉගෙන ගනියි.



## වැඩිහිටියන් විසින් ලබාදිය යුතු යහතන් ප්‍රතිචාර

- ඉගෙනීමේ කටයුතුවලට අකමැතිවීමට හේතු කොයා බලන්න

අඟිල් පහ ඔබේ - නසනේ එක වගේ  
දරුවනුත් වෙනස් - අඟිල් පහ වගේ

දරුවන් විවිධාකාර වේ. විසේ ම ඔවුන් සිතන පතන ආකාරය ද විවිධාකාර වේ. සමහර දරුවන් ඉතාමත් බුද්ධිමත් වුවත්, දෙමාපියන් කෙතරම් උනන්දු කළ නමත් දරුවාට ඉගෙනීමට ගොමුකර ගැනීමට නොහැකි අවස්ථා ද වේ. විවිත අපහසුතාවයට පත්වන්නේ වැඩිහිටි ඔබ පමණක් නොවන බව සිතට ගන්න. විය දරුවාට ද දැඩි ලෙස බලපෑම් සිදුකරයි. දරුවකු ඉගෙනීමෙන් ඇත්තේමට විවිධාකාර හේතු බලපායි. පත්තියේ ප්‍රමාදීන්ගෙන් සිදුවන හිරිහැර, ගුරුවරුන්ගේ දැඩිවමට ලක්වීම, යම් යම් රෝගී තත්ත්වයන්, පාඨම් කටයුතු අපහසුවීම, දෙමාපියන්ගෙන් අඩිවන පිඩිහයන් වැනි විවිධ හේතු නිසා දරුවන් අධිකාපනයෙන් දුරස් වේ. විනිසා දරුවන් සමග සම්පූර්ණ කටයුතු කරන්න. දරුවා සමග කතා කර ගැටුම් හඳුනාගන්න. දරුවාට අඩි ගැටුම් දරුවා තුළින්ම විසඳුමක් ගැනීමට උත්සාහ කරන්න.

"පුතේ.. ඔයාට පාඨම් මතක නිවින්නේ නැත්තම්, අඩි ඒකට මොකද කරන්න ඔහේ,  
පුතාට නිනෙන දේ මට කියන්නකේ....,  
අම්මෙ ඒව ආයේ බැලුවොත් හරියයි....,

ආහ්, ඒකනේ පුතේ....., මමත් ඔයාට උදවී කරන්නම්,  
අඩි එකතුවෙලා පාඨම් කරමු..."

දරුවාට විසඳුගත නොහැකි ගැටුම් මලදී දරුවාට සහාය මඩුදෙන්න. මෙය දෙමාපියන්ට මෙන්ම ගුරුවරුන්ට ද කළ හැකි කාර්යයකි.



දරුවන් වෙනස් හරියට ඔබේ අඟිල් පහ වගේ. ඔවුන් හැසිරෙන ආකාරය, කතා කරන විදිය, යමක් තේරෙම් ගන්නා ආකාරය දරුවාගෙන් දරුවාට වෙනස්.

ඉතාම කිකරු දරුවන් පිරිසක් අතරේ තරමක් මුරණ්ඩු ගති පැවතුම් තියන දරුවෙක් ඉන්න පුළුවන් එය දරුවන්ගේ සාමාන්‍ය ස්වභාවයකි.

ඒ නිසා,

- දරුවෙක් තව දරුවකු සමග සන්සන්දනය කිරීමට කිසිවිටකත් උත්සාහ නොකරන්න.
- දරුවන්ගේ මුරණ්ඩු ගති පැවතුම් ඉදිරියේ ඔබ කෝප වීමට ඉක්මන් නොවන්න.
- උපතුම්ගිලිව දරුවාට වඩාත් කමිප වී අවධානය දිනා ගන්න.

## ■ දුරුවා සමග මතා සම්බන්ධතාවයක් ඇති කරගන්න

දුරුවන් තමාට බය කර ගනීමින් අධ්‍යාපන කටයුතුවල නිරත කරවීම නොකළ යුතුය. දුරුවන් තුළින් වැඩිහිටියන් මෙස අප ලැබිය යුත්තේ බිය නොව ගෞරවයයි. ඉගෙනීම් වැඩි වලදී දුරුවන්ට සැරවටර කරමින්, අනු කරමින් කටයුතු නොකළ යුතු ය. බැහෙවුදී අවස්ථාවේ දී ඔබට ඇතිවන බිය නිසා දුරුවා පාඨම් වැඩව යොමු වුවත් විය දිග කාලීනව පවතින්නේ නැත. දුරුවාට ඉගෙනීම් වැඩවලදී ඇති අපහසුතා ඔබන් සමග විවෘතව කතා කළ හැකි මෙස ඔබ දුරුවාට සම්ප වන්න. විහිදී ඔබට දුරුවන් තුළින්ම ඉගෙනීමට ආකාවක් ඇති කළ හැකි වේ. අඩු ලකුණු ගන්නා දුරුවා උත්සාහයෙන් වික් වරක් වැඩි ලකුණක් ගත්වට දුරුවාට අගය කරන්න. විවිධ නොදුන් පාඨම් කර ලකුණු ලබා ගැනීමට දුරුවා උනන්දු වේ. ඒ තත්ත්වය ඔබ දුරුවා තුළ ඇති කරන්න. ඉන් පසු දුරුවා විසින්ම තම මාර්ගය සොයාගෙන යනු ඇත.

## ■ කුඩා කළ සිට දුරුවා කියවීමට තුරු කරන්න


### "කියවීම මිනිසා සම්පූර්ණ කරයි"

මෙය ජනවහරේ වින ප්‍රසිද්ධ කියමනකි. දුරුවන්ට පොත්පත් කියවීමේ පුරුදේද ඇති කළ යුත්තේ ඔවුන් කුඩා අවධියේ සිටමය. විය පසුකාලීනව ඇති කිරීම තරමක් දුෂ්කර වේ. කියවීමේ පුරුදේද වර්ධනය කිරීමෙන් දුරුවන් තුළ විශාල දැනුමක් රස්වනවා මෙන්ම විය දුරුවන්ගේ අධ්‍යාපන කටයුතුවලට ද විශාල අත්වලක් වේ. දුරුවන්ට තස්ගේක් දීමේ දී පවා පොතක් ලබාදීමට කුඩා කළ සිටම දෙම්විජයන්, වැඩිහිටියන් මෙන්ම ගුරුවරුන් ද කටයුතු කළ යුතු ය.

ඔබ දැන්නවාද ?

දුරුවා සිය මවගේ කුස තුළ සිටින අවදියේ සිට බාහිරින් ලැබෙන සංවේදනයන් සඳහා සංවේදි බව

- ඔබ කතා කරන දෑ
- ඔබ අභ්‍යන්තර දෑ
- ඔබ දැකින දෑ



පසු කාලීනව දුරුවාගේ පෞරැසේ වර්ධනයට බලපෑම් කරනු ඇත.

දුරුවන් කුඩා කාලයේ සිටම පත්තරවල, කතාන්දර පොත්වල තියෙන දේශීල් ඔවුනට ඇසෙන්නට කියවන්න.

එතකොට ඔවුන්ගේ සින් තුළ කුඩා කාලයේ සිටම අකුරුවලට කැමැත්තක් ඇති කරන්න ප්‍රත්‍යුම්වන් වෙනවා.

## ■ දුරුවාට ගැලපෙන ලෙසින් දුරුවාගේ සාර්ථකත්වය සමරන්න

දුරුවන් තම දෙම්විජියන්ගෙන් මෙන්ම ගුරුවරුන්ගෙන් පසසුම් ලබාදීමට ඉතාමත් ප්‍රය කරයි. ඔවුන්ට අගය කිරීමේ දී විය අධ්‍යාපන ජයග්‍රහණවලට සීමා කළ යුතු නැත. නිවසේ විදිනෙදා කටයුතුවලට ද දුරුවන් සහභාගි කරන්න. වයසට සර්ලන පරිදි ඔවුන්ට වගකීම් පවරන්න. අදාළ කාර්යය අවසන් වූ පසු දුරුවාට උතුසුම් ලෙස අගය කරන්න. එය "හොඳයි" කියා වචනවලට පමණක් සීමා නොකර දුරුවා තව තවත් විම කාර්යය සඳහා උතුන්දු වන ආකාරයට අගය කිරීම සිදු කරන්න.

දුරුවා ගෙදුර අතු ගා පිරිසිදු කර ඇති අවස්ථාවක දී,

"ආ..... ප්‍රතා ගේ අතුගාල නේද? අනේ ප්‍රතා මල් පෝච්චියට ඇද මලුන් බාල... කොච්චර ගේක් ද මගේ මැණික,  
ප්‍රතේ ඇම් දෙන්න එකතු වෙලා මේ දොර රෙදි විකත් ඇද මාරු කරමුද?"

මෙටෙනි දේවල් ඉතා සුල් දේ යැයි ඔබට හැයුණා ද විහිදී දුරුවන් ඔබෙන් ලබන පසසුම දුරුවන්ට විශාල සතුවක් ගෙන දෙන්නක් වේ. විහිදී දුරුවන් විම කටයුතු නිරන්තරයෙන් මෙන්ම නිසි ආකාරයෙන් සිදු කිරීමට පෙළමේ. මෙය පාසල්දී ගුරුවරුන්ට ද සිදු කළ හැකිය.

**දුරුවෙක් විකින්...** පැළයක් සිටුවයි නම්,  
කිසිවෙකුහට උදුවු කරයි නම් ,  
වොලු ද්‍රව්‍ය බිම නොදුමයි නම්,

ධිනාත්මක අගය කිරීම් තුළින් දුරුවා තුළ අදාළ ක්‍රියාව, නැවත පෙරටත් වඩා හොඳින් සිදු කිරීමට පෙළඳවීමක් ලබා දේ. එමෙන්ම එය දුරුවාගේ නිරමාණුගිල් වින්තනය (සිතාමතා යමක් සිදු කිරීමට ඇති හැකියාව) වර්ධනය කිරීමට ද ඉවහල් වේ.



තමන් යහපත් ක්‍රියාවක් කළ විට සමාජයෙන් ඊට ලැබෙන ප්‍රතිචාරය යහපත් බව කුඩා කළ සිටම දුරුවන්ට දැනෙන්නට ඉඩ හරින්න.

හදුවතින්ම යහපත් වූ සංවේදී දුරුපරුෂරක් නිරමාණය කිරීමට දෙම්විජිය, වැඩිහිටියන් මෙන්ම ගුරුවරුන් ද දුරුවන්ගේ සින් තුළ යහපත් සිතුවීම් සංවර්ධනය කරන්න.

විවැනි ක්‍රියාවන් අනෙක් දුරුවන් ඉදිරියේදීම අගය කරන්න. විතුළුන් විම දුරුවා තව තවත් ඒ සඳහා දිරුගැන්වෙන අතර විවිට අනෙක් දුරුවන් ද විවැනි දේ සඳහා යොමු වේ.

අධ්‍යාපන කටයුතු වලදී අපහසු විෂයක් සඳහා නොදුන් මහන්සි වී වයඹ කිරීමෙන් පසු විම විෂයන්වලට දක්කම් දක්වපු අවස්ථාවක දී, මෙන්ම ක්‍රිඩා සඳහා දක්ෂතා පෙන්වූ අවස්ථාවන් වලදී විය සමරන්නට දුරුවා සතුවුවන දෙයක් කිරීමට ඔබට නැක.

දුරුවාව අගය කරන්න,  
කැමති තැනකට රැගෙන යන්න,  
කැමති කෑමක් සාඛා දෙන්න,  
ආදර්ශමත් පොතක් තැගි කරන්න,

විතුළුන් දුරුවා සතුවුවනවා මෙන්ම

“අනේ මං හින්ද මගේ අම්මයි, නාත්තයින් සතුවින් හේද ....”

කියා දුරුවන් සිතයි. දුරුවන් තමන් නිසා දෙම්විපියන් සතුවුවීම දැකින්නට කැමතිය. විනිසා තව තවත් උනන්දුවෙන්, කැපවීමෙන් අධ්‍යාපන කටයුතු වල නිරත වේ.

ඉඩෙන් දුරුවන්ට අවශක  
ආදර්ය, කෙනෙහෙ,  
ආරක්ෂාව හා සැලකිල්ල  
ඡ්‍රුන් වෙත ලබා දෙන්න.



ඉඩ දුරුවන්ගේ  
කටයුතු නිසා සතුවට  
පත් වන්නේ නම්,  
නොසැගවා එය  
දුරුවන්ට පෙන්වන්න.

## ■ අනාගත ඉලක්ක මගින් දරුවා උනන්දු කරවන්න

ඉලක්ක පවතිනුයේ අධ්‍යාපනය තුළ පමණක්ම නොවන බව මූලිකවම වැඩිහිටියන් හඳුනාගත යුතුය. ජ්‍යෙෂ්ඨයේ අනියෝග වලට සාර්ථකව මුහුණ දෙනීන් යහපත් පුරවැසියකු වීම ද දරුවන් පයගත යුතු ඉලක්කයක් වේ. ඉලක්ක දිනක, සතියක, මසක, අවුරුද්දක මෙන්ම රීට වැඩි කාලයක් ගතවන ඒවා ද විය හැක. දිනක ඉලක්කයක් ලෙස, “මං කුඩාඩු ප්‍රතිඵල ඇත්තේ ගොව පුත්, ඔයා එවා රිකට අද නම් ගෙල තියනව දී?”

දරුවන්, “අමි ඇයි පාසල් යන්නේ, ඇයි පාඩම් කරන්න ඕනෑ” මෙවනි දේවල් සිතයි. දරුවාට විසේ ඉගෙනගත යුත්තේ ඇයි යන්න පෙන්වා දෙනීන. දරුවන්ට ඉලක්කයක් ලබාදීම යන්න ඔබට සිදුකළ නොහැකි වූ දේ දරුවන් ලබා සිදු කර ගැනීමක් නොවිය යුතු ය. විමෙන්ම ඉලක්ක යයි ප්‍රසාද දරුවන්ට දරාගත නොහැකි බරක් පැවතීම සුදුසු නොවේ. තම දරුවා වෙළුළුවරයෙක්, බැංක නිලධාරයෙක්, ඉංජිනේරවරයෙක් කිරීමට ඔබ කැමති විය හැක, විහෙත දරුවා කවුරුන් වීමට කැමති ද යන්න දරුවාගෙන් විමසන්න.

දරුවා තුළ ව්‍යාපාරකයකු වීමේ සිහිනයක් තිබිය හැක. අනාගතයේ දී ව්‍යාපාරකයකු වීමේ ඉලක්කයට යැමට සිනැ කරන අධ්‍යාපන පසුවීම පෙන්වා දෙනීන. දරුවාට අවශ්‍ය ව්‍යාපාරකයෙක් ලෙස පාරේ සුල් වෙළඳාමක් කිරීමට ද, සාර්ථක ව්‍යාපාරයක හිමිකරුවකු වීමට ද යන්න දරුවාගෙන් අසන්න. සාර්ථක ව්‍යාපාරයක් කිරීමට අවශ්‍ය නම්, පාසල් අධ්‍යාපනය ලැබීම අත්‍යවශ්‍ය බව පෙන්වා දෙනීන. තමන් යන්න ඔහු මාරුගය සරලව, සිත්ගන්නා ආකාරයට දරුවාට කියා දෙනීන. පාසල් ගොස් ඉගෙන ගැනීම සාර්ථක දක්ෂ ව්‍යාපාරකයකු දක්වා යන මාරුගයේ මුළු පියවර බව තේරුම් කර දෙනීන. විසේ සාර්ථක වූ ව්‍යාපාරකයන් පිළිබඳ වර්ත කතා දරුවාට කියා දෙනීන,

පැහැදිලි ඉලක්කයක් පැවැතීම පුද්ගලයකුට මෙන්ම පවුලක ද සාර්ථකන්වයට ඉවහල් වේ.

දරුවන්ට ඉලක්ක ලබා දීමේදී මේ ගැනන් සිතන්න,

- ඉලක්ක දරුවාට ප්‍රාග්ධන හැකි ඒවා විය යුතුය.
- ඉලක්කය දරුවාගේ මනසට අනවශ්‍ය බරක් නොවිය යුතුය.
- ඉලක්ක සකස් කිරීමේදී දරුවාගේ අදහස්, කැමැත්ත වීමසීමට අමතක නොකරන්න.
- ඉලක්ක ලබා දෙනවා මෙන්ම එම ඉලක්ක වලට ප්‍රාග්ධන්නේ කෙසේද යන්න දරුවාට තේරුම් යන පරිද්‍යෙන් සාකච්ඡා කරන්න, ඒ සඳහා සැලසුම් සකස් කරන්න.



දරුවන්ට සිං මගපෙන්වන්නේ වන්න  
තම ඉලක්ක වලට ගාමට දරුවන් දිරිගන්වන්න.  
අනාගතයේ ලැයා කරගත හැකි ඉලක්ක පෙන්වා දෙන්න.

## ■ දුරුවා අසාර්ථක වූ අවස්ථාවලදී දුරුවාව දිරි ගන්වන්න

සැම අවස්ථාවකදීම, සැම දුරුවෙකුටම සාර්ථක වීමේ හැකියාවක් නොමැත. විය දුරුවන්ට පමණක් නොව වැඩිහිටියන්ට ද පොදු වූ කරුණෙකි. මොනොතක් සිතන්න, ලෝකයේ සාර්ථකත්වයට පත් වූ ඇතැම් පුද්ගලයන් පොතපතේ දැනුම්න් පමණක් මෙන්ම කඩිම් විභාගවලින් ජයගත් අය නොවන අතර, තමන්ට අනන්‍ය වූ හැකියාවන් නිසිලෙස හඳුනා ගනීමින්, සැලසුම්පිසහගතව මෙන්ම උත්සාහයෙන් ඉදිරිගමනක් ගිය පුද්ගලයන් වේ. මෙසේ සිතමු, ඔබේ දුරුවා නො ඔබේ පන්ති කාමරයේ දුරුවෙකු පන්තියේ අන්තිමයා වූවේ යැයි සිතන්න. විහිදී දුරුවාට සැරවටර කර, තම පීඩනය ද දුරුවා තුළින් පිට කිරීම උචිත නොවේ. “**පුත්‍ර මේ පාර ඔයා පන්තියේ අන්තිමය වුනාට ලබන සැරේදී අපි නොදුට ලකුණු ගනීමු.....**” යැයි පවසා දුරුවාව දිරිගන්වන්න. ඉගෙනීමට උනන්දුව අඩු දුරුවෙකු වික්වරම සාර්ථක ප්‍රතිඵල පෙන්නාවි යැයි නොසිතන්න. විහෙත් ඔබ තම උත්සාහය අත් නොහරන්න. විහිදී දුරුවන් දුර්වල විෂයන් ගෙන එළායෙහි ප්‍රගතියක් දක්වන්නේ ද යන්න සොයා බලන්න. දුරුවාට නිරන්තරයෙන් ඉගෙනීමට මෙන්ම දුරුවාගේ දක්ෂතාවලට ඔබේ කරුණාවන්ත අත්වල සපයන්න.

ඡ්‍යෙනියේ දී අසාර්ථක වූ අවස්ථාවන් රසක් වුව ද නැවත නැවත උත්සාහ කර සාර්ථක වීමට දුරුවන්ට කියා දෙන්න.

වැදගත් වන්නේ උත්සාහය අත් නොහරීම බව දුරුවන්ගේ සිත් තුළ තැම්පත් කරවීමට කටයුතු කරන්න.

ඔබේ අරමුණු සැමවිට  
සිත්ති තබා ගත්ත.. මත්ද  
යන්, එය ඔබෙන් ගිලිහුණු  
දා ඔබ පරදින්නේ ය.



## ■ දුරුවාගේ මිතුරන් ගැනන් කොයා බලන්න

මිතුරන් දුරුවන්ගේ ජීවිතවලට විශාල විශයෙන් බලපෑම් විල්ල කරනු ලබන පිරසකි. කෙතරම් දක්ෂ දුරුවකු ව්‍යවද දුරුවා පාසලේ දී, පන්තියේ දී අසුරු කරන මිතුරන් ඉගෙනීමට උනන්දුව අඩු, පන්තියේ වැඩ නොකරන පිරසක් නම් විය ඔබේ දුරුවාට ද බලපානු ලැබේ. දුරුවා සමඟ සිටින මිතුරන් විසේ උනන්දු නොවීම ගැන කතා කරන්න. විම දුරුවන් ද ඉගෙනීමට උනන්දු කරගෙන වැඩ කිරීමට දුරුවාට කියා දෙන්න. දුරුවන්ගේ මිතුරන් ඔබත් අසුරු කරන්න. පාඩම් කිරීමට නිවසට ආරාධනා කරන්න. විමගින් ඒ දුරුවන්ට ද අධ්‍යාපනයට දැරිගන්වන්න.

මිතුරන් දුරුවන්ගේ ජීවිතවලට බලපාන පිරසක්. එබැවින් යහපත් මිතුරු අසුරු ගැන දුරුවන්ට කියා දෙන්න.



## ■ ඉගෙනුමට උච්ච පරිසරයක් නිවස තුළ සකසා දෙන්න

මධ්‍යිකා තුළ සිටින අවධියේ දී ඔබගේ ඇස ගැටෙන ඕනෑම දෙයකින් මෙන්ම ඔබ බිජිදාට ඇසෙන්නට කියන කතන්දරවලින්, සිංදුවලින් ද දරුවාගේ මොළයේ වර්ධනයට බලපෑමක් සිදු වේ. විඛැවීන් ඉගෙනීමට සුදුසු පරිසරයක් නිවස තුළ ගොඩනැගිය යුත්තේ ඔබේ දරුවා ශිෂ්ටත්වයට, සාමාන්‍ය පෙළ හෝ උසස් පෙළට පෙනී සිටීමට ආසන්න කාලසීමාවේදී නොව, දරුවා ඔබගේ කුසට පැමිණි දා සිටය.

දරුවන්ට කුඩා කළ සිටම පිළිවෙළකට, පිරිසිදුවට සිටීමට පුරදු කළ යුතු ය. දරුවෙකුට තමන්ගේ ඇඳුම් වික, පොත්ටික නිසිලෙස තබා ගැනීමට කුඩා හෝ ස්ථානයක් සුදුනම් කරදීම වැදගත් වේ. විමෙන්ම වීම ස්ථානය නිසි පරිදි පවත්වා ගැනීමේ වගකීම ද දරුවාට දැරීමට දිය යුතු ය. විමිදී දරුවන්ගේ පොත් නිතර දරුවන්ගේ ඇස ගැටෙන මානයේ තැබීම සුදුසු වේ. පහසුවෙන් පොත්පත් ගැනීමට හැකි වීම ද වැදගත් වේ.



නිවස තුළ දරුවාටම වෙන්වූ ඉඩක් නිර්මාණය කර දෙන්න. එයට සුවිශේෂී තැනක් ඇවශ්‍ය නොවේ. නිවකේ ප්‍රමාණවත් ඉඩකඩක් නොපවතින්නේ නම්, දරුවා නිදන ස්ථානය අසල වූව ද සිය ඇඳුම්-පැලදුම්, පොත්පත් සහ අනෙකුත් උපකරණ තබා ගැනීමට ඉඩක් වෙන්කර දී එය පිළිවෙළට හා පිරිසිදුවට පවත්වා ගැනීමට දරුවාට මගපෙන්වන්න.

එවැනි දේ තුළන් දරුවා කුඩා අවධියේ සිටම පිළිවෙළට යමක් සිදු කිරීමට ඉගෙන ගනී.

එමෙන්ම පවුල තුළ තමන් ද සුවිශේෂී සාමාජිකයකු යන හැඟීම දරුවා තුළ ඇති වීමට ද එය ඉවහල් වනු ඇත.

දරුවන් පාඩම් කරන ආකාරය දරුවාගෙන් දරුවාට වෙනස් වේ. සමහර දරුවන් සිතින් කියවන අතර තවත් දරුවන් නඩනගා පාඩම් කියවීම කරනු ලැබේ. විසේම රාත්‍රීයේ දී හෝ උදෑසන කාලයේ දී පාඩම් කිරීම ද දරුවාගෙන් දරුවාට වෙනස් වේ. විශයින් දරුවා පිළිබඳ නොදු අවබෝධයකින් යුතුව දරුවන්ට පාඩම් කිරීමට සුදුසු වට්පිටාවක් නිවස තුළ සාදා දිය යුතු ය.

### පාඩම් කරන ස්ථානය

නිදහස්,  
හොඳින් ආලෝකය ලැබෙන,  
පිළිවෙළ,  
පිරිසිදු,  
නිවෙශී පිරිස නිතර නොගැවෙන

ස්ථානයක් වීම වඩාත් සුදුසු වේ. පාඩම් කරන විට දරුවාගේ අවධානය බිඳු වැවෙන විනම්, රුපවාහිනී යන්තු ගුවන්විදුල් යන්තු නොමැති ස්ථානයක් වාගේම නිවසට අමුත්තන් පැමිණෙන අවස්ථාවලදී ද දරුවාගේ පාඩම් වැඩ වලට බාධාවක් නොවීමට ඔබ වගබලා ගත යුතු ය. ඇතැම් දරුවන් තනිව පාඩම් කිරීමට කැමති අතර තවත් දරුවන් තනිව පාඩම් කිරීමට අකමැති ය. විවිධ ඔබන් දරුවන් සමග විකට හිඳ දරුවන්ට පාඩම් කියා දීමට හැකිය. විමෙන්ම තම කටයුතු ද කර ගැනීමට හැකි වේ.

පාඩම් කිරීමේ දී අපගේ ඇසුව, කනට, හොඳින් ගුහනාය වනයේ පාඩම් කිරීම සිදුකරන්න.

- මූලින් හොඳින් කියවන්න.
- කවී වගේ දේවල් හඩු නගා කියවන්න.
- කියවන ලද දේ නැවත මතක් කරන්න.
- යමක් අමතක වී ඇත්තාම් පොත අරගෙන නැවත බලන්න.
- දැන් මතකයෙන් අදාළ කරණු පොතක ලියන්න.
- එය රේප සටහනක් ලෙසට වුවද සකස් කර ගත හැක.

අපි පාඩම් කරන ඇතැම් කරණු කාලයන් සමඟ විකෙන් රික අමතක වෙන්න පුරුවන් ඒ නිසා පාඩම් කරන කරණු නැවත නැවත මතක් කිරීමට අමතක නොකරන්න.





සිංහ දරුවාගේ තාබම් කටයුතු වලට සහය වන්න, අදහස් බෙදා ගන්න,  
දරුවා උගේ දේ තමන්ට උගෙන්වන්න යැයි දරුවාට තවකන්න..

## මෙවන් අවස්ථාවක ඔබේ ප්‍රතිචාරය....



දරුවාව  
විවේචනය  
කිරීම

දරුවාගේ තිදහස  
සිලා කිරීම

ප්‍රාග්ධන තොහැකි  
වෛශ්‍ය මෘක්ක ලබාදීම

දරුවාට සිදුවන අයහැන් දේ

- දරුවා මුරණුවූ වීම
- අඩ්‍යාතනයෙන් දරුවා ඇත් වීම
- අඩ්‍යාතන කටයුතු අඩ්‍යාලුවීම
- දරුවා තමන්ව තිවිකින  
තොලුමෙන් තිදහස කොයා යොමු
- තොගැලුපෙන පුද්ගලයෙන්ගේ  
අනුරුද යොමු වීම
- සමාජ දැනුම අල්ප පුද්ගලයෙක්  
බවට තත්ත්වීම
- සමාජ විරෝධී හ්‍රියාවලුට යොමුවීම

දරුවාව  
විභුර්ත්‍යෙන්  
අන් කිරීම




අනෙකුත්  
දරුවාන කමුග  
සංස්කරණය කිරීම

දරුවා කැමති  
කිකිදු දෙයක කිරීමට  
අවස්ථාව නොදීම

විවේක කාම විවකම  
දරුවාව අමතර තත්ත්ව වෙත  
යොමු කිරීම

# 02

## දරුවෙක මතදුවන, දුම්වැටි හෝ මතජන භාවිතා කරන බව බඳ දැනගතහොත...?



Source : Statistical Report on Drug Related Arrest in Sri Lanka - 2017  
By National Dangerous Drugs Control Board Sri Lanka

# වැඩිහිටියන් විසින් ලබාදිය යුතු යෙහත් ප්‍රතිචාර

## ■ ඉවසීමෙන් හා විමසිලුමන්ව කටයුතු කරන්න

වැඩිහිටියන් වන අප දරුවන්ගේ ගැටෙළුවලදී පමණක් නොව ජීවිතයේ සෑම අවස්ථාවකදීම ඉවසීමෙන් ක්‍රියාකළ යුතුය. දරුවකු මෙවතේ දෙයකට යොමු වීමට පසුව නොව, සෑම අවස්ථාවකදීම දරුවන් සම්බන්ධයෙන් ඉවසීමෙන් හා විමසිලුවන්තව කටයුතු කිරීම වැදගත් වේ.

මෙවතේ අනිතකර පුරුදුවලට ඔබේ දරුවා යොමු වී ඇති නම්, දෙම්විපියන්-ගුරුවරෙන් ලෙස ඔබ ඉවසීමෙන් ක්‍රියාකිරීමෙන් ඇති විත්තියෙන් ගැටෙළුවට සාර්ථකව විසඳුම් සොයාගත හැකිය. කළඹල විතිරණ ගැනීමෙන් ඔබ මෙන්ම දරුවා ද තව තවත් අපහසුතාවයට පත් විය හැක. ඒ නිසා මේ ගැනත් විවේකිව සිතා බලන්න,

මේ කියන දේවල්, මම දැක්ක දේවල් ඇත්තද...,  
ඇයි මේ දෙයට දරුවා යොමුවෙන්...,  
කවුරුන් නිසා ද පුරුදු වූවෙන්...,  
කවුද දරුවාට මේවා ලබා දෙන්නේ...,  
කොහොද ද දරුවාට ඔවුන් හමුවන්නේ...,  
මේවා ගැන තමන්ගෙන්ම ප්‍රශ්න කරන්න... විමසන්න...

දරුවකු මෙවතේ දේ සඳහා ඇංඩියානිවීමට විවිධ හේතු බලපායි. නිවසේදී, පාකලේ දී, පන්තියේ දී, මිනුරන් අතරේ දී, මගතොටේදී හමුවන හෝ සිදුවන යම් යම් සිදුවීම් / පුද්ගලයන් මේට හේතුවීමට හැක. ඉවසීමෙන්, විමසිලුවන්තව කටයුතු කිරීමෙන් ව්‍යම ගැටෙළුවලට නිවැරදි හේතුන්, පිළිතුරු මෙන්ම ගැටෙළුව විසඳුමට හැකි නිවැරදි මාර්ගය සොයා ගැනීමට හැකි වේ.

ඔබ දැන්හවාද  
මත්දුව්‍යවලට  
ඇංඩියානි වීම  
අකනීපයක් බව.



මත්දුව්‍ය ගැනීම නිසා ඔබගේ මොළයේ සකුට  
ගෙන දෙන රසායනිකයන් අඩු වෙනවා.

මත්දුව්‍ය හාවිතයට ඇංඩියානි  
වීමෙන් ඔබ මානසික  
අවස්ථාව ගොදුරු වන බව  
දහුවන් ද?

## ■ දුරුවාට සම්පූර්ණ විශ්වාසය දිනා ගන්න

දුරුවා කුඩා කාලයේ සිටම ඔබ දුරුවාගේ හොඳම මිතුරා වීමට උත්සහ කරන්න. ව්‍යිවිත දුරුවන් තම ප්‍රේචිතයේ සිදුවීම් ඔබ සමග බෙදා ගනී. විනිදි ඔවුන්ට සුදුසු භූසුදුසු කුමක් ද යන්න දුරුවන්ට වටහාදීමේ හැකියාව ඔබට ලැබේ. දුරුවා වරදකට යොමු වේ ඇතිනම්, තවත් සම්පූර්ණ මිදුමට ශක්තියක් වන්න. ඔවුන්ගේ දුරුවලකම නොව ඔවුන්ගේ ශක්තිය බවට පත්වීමට දෙමළිපියන් ගුරුවරින් ලෙස ඔබ උත්සාහ ගන්න.

"මගේ දුවේ....., මගේ ප්‍රතේ..... ඔයාට මාත් එක්ක ඔහු  
දෙයක් තියන්න පුළුවන්නේ..  
මං ඔයාට උදුව කරනවනේ..  
අපි එකනු වෙළා මේකෙන් මැදෙමු.....  
අපිට පුළුවන්.."


මෙවැනි වදන් වලින් දුරුවාට සංග්‍රහ කරන්න. අපහසු වූ දුරුවාගේ දෙනීක කටයුතු නිසි පරිදි නැවත කිරීමට අවශ්‍ය සහාය වාචිකව හා ත්‍රියාවෙන් දුරුවාට නිබැඳුව ලබා දෙන්න. මෙවැනි දෙයක් කිරීම සඳහා එක් වරම දුරුවා යොදුවා ගැනීම අපහසු විය හැක. එහෙත් ඔබ ඉවසීමෙන් කටයුතු කිරීමෙන් යහපත් ප්‍රතිච්ලිල ලබාගත හැකි වේ.

කාලය ගතවන විට ඔබේ දුරුවා  
ඡිබන් සමගම කුමයෙන් වර්ධනය  
වන බව මතක තබා ගන්න.

දෙමාලියන් ලෙස සැම අවධියකම  
දුරුවාගේ වෙනස්කම් පිළිබඳව  
පරික්ෂාකාරී වන්න.



දරුවාගේ කමිතම මිතුරා වී, දරුවාට හොඳින් කවහුදෙන්න...  
දරුවා තුළ ත්වත්වෙමින් දරුවාගේ අවශ්‍යතාවන් තෙරුමිගන්න...  
ආදරෝගේ අවවාද ලබාදෙන්න.. විශ්වාසය දිනාගන්න..  
සිඛ මෙවන වූ ලුමා කාලයක හිමිකරුවෙකුව සිටි බව සිත්ති තබාගන්න...



## ■ දුරෑවා සමග ආදුරයෙන් කරා කරන්න.....

දුරෑවාගෙන් කිහිපි වරද පිළිබඳව දුරෑවා සමග සූහදාව කතා කරන්න

“ඉඩගේ දුරෑවා බඩ සතු අගනා මැණිකකි.” විය වැරෝන් ඔප දුමා පලදු වීමට නොදී, ආදුරයෙන් ඔප දැමීමට දෙමාපියන්, ගුරුවරුන් ඇතුළු සමස්ත සමාජය ලෙස ඔබ වගබලා ගත යුතුය. දුරෑවා අහිතකර පුරුදු වෘත්ත යොමුව ඇත්තම්, ඒ ගැන විවෘතව කරා කරන්න. බාහිර පුද්ගලයකුගේ/ ආයතනයක සහායක් නොමැතිව දුම්වැටි, මත්පැන් හා මත්ද්‍රව්‍ය භාවිතයෙන් මිදීමට හැකි දැයි දුරෑවාගෙන් විමසන්න. දුරෑවාට අවසිය සිනෑම දෙයක් ඔබ සමග පැවසිය හැකිවන සේ, ඔබ දුරෑවාගේ සම්පත්ම මිතුරා වන්න. ඉන් මිදීමට සහායවීමට නිබඳව දුරෑවා සමග සිටින බව පවසන්න. “දුවේ, පුත්‍ර” කියා ආදුරයෙන් සෙනෙහසින් යුතුව අමතන්න. ඔබේ ආදුරය, රැකවරණය හා ආරක්ෂාව දුරෑවාට දැනෙන්නට ඉඩ හරින්න.

## ■ දුරෑවා පිළිබඳ මනා අවධානයෙන් කිවින්න

වැඩිහිටියන් ලෙස අප සංම විටකම දුරෑවන් පිළිබඳ මනා අවධානයකින් මෙන්ම අවබෝධයකින් පසුවිය යුතුය. අද සමාජයේ දුරෑවන් බිම්ගැනීමට බලාගෙන සිටිනා පිරිස දුරෑවන් සුරකින පිරිසට වඩා වැඩිවීම රීට හේතුවයි. දුරෑවා මත්ද්‍රව්‍යවලට යොමු වී ඇත්තම් හෝ වී ගැන සැකයක් පවතිනවා නම්, දුරෑවා ගැන පෙරටත් වඩා මනා අවධානයකින් පසුවීම වැදගත් වේ. විහෙත් අනවශ්‍ය ලෙස දුරෑවා සක නොකරන්න. දුරෑවා ඇසුරු කරන පුද්ගලයන්, යහැළින තැන්, හැසිරීමෙහි ඇති වෙනස්කම් මෙන්ම දුරෑවාගේ බාහිර පෙනුමෙහි ඇති වන වෙනස්කම් ගැන ද, මනා අවධානයකින් සිටින්න. විවිධ දුරෑවා විවෘත අහිතකර ඇඩ්බූහිවීමකට යොමු වීමට පෙර ඉන් මුද්‍රවා ගත හැකි වේ.

මත්ද්‍රව්‍ය වෘත්ත ඇඩ්බූහිවීමෙකු හංචි ගැසීමට වඩා, ඉන් මිදීමට ඔවුන් වෙත පවුල් සහයෝගය ලබා දෙන්න.

දුරෑවන්ට  
දැනෙන්නට  
ආදුරය කරන්න.

ඉඩේ ආදුරය  
විදු ගැනීමට  
දුරෑවාට අවස්ථාව  
ලබා දෙන්න.



## ■ වැඩිහිටියන් දරුවාට ආදාර්ගමන් ලෙස හැකිරෙන්න

“බවා දෙනු පර හට... තමා සම්මතයෙහි පිහිටා සිට....” දරුවෙකුට අවවාදයක් දීමට පෙර ඔබගේ ව්‍යාචාරයෙහි ගැන ද මදක් සිතා බලන්න. ඔබ නිවසේ දී හෝ ව්‍යුත්මකනේ දී දුම්වැටි, මත්පැන් හා මත්ප්‍රව්‍ය භාවිත කරයි නම්, දරුවා ඔබගේ අවවාදයන් උපදෙස් පිළිපූදියේ ද යන්න දෙවරක් සිතා බලන්න. විනිසා වැඩිහිටියන් ලෙස ඔබ දරුවාට ආදාර්ගයක් වීමට වග බලා ගන්න.

## ■ භාවිතයේ අවදානම හා ආදිනව කියා දෙන්න


දරුවාට අවබෝධවන ආකාරයට දුම්වැටි, මත්පැන් හා මත්ප්‍රව්‍ය භාවිතයෙන් ඇතිවන රෝග මෙන්ම අත්විදිය හැකි එළවීපාක ගැන කියා දෙන්න. දේමාපියන්, මිතුරන්ගෙන් වෙන්ව පුහරුත්ථාපන කඳවුරුවල දිගු කාලයක් ජ්‍යෙෂ්ඨ වීමට සිදුවන බව දරුවන්ට කියා දෙන්න. ඔබ අවට සිරින මෙවැනි දේට්ට යොමු වූවන් අද පත්වී සිරින තත්ත්වය කුමක්දැයි පෙන්වා දෙන්න. අද වන විට ඔවුන් මූහුණ දෙන සමාජය, ආර්ථික, අධ්‍යාපනීක, රැකියාමය මෙන්ම ඔවුන්ගේ පවත් සම්බන්ධතාවලට සිදුව ඇති භානිය පෙන්වා දෙන්න. විවත් පුද්ගලයන් හා කතා කිරීමේ අවස්ථාව ඇතිනම්, ඔවුන් අද අත්විදින බේදුනීය තත්ත්වයන් ගැන ඔබ ඉඩිරිපිටදී ම දරුවාට විමසා දැනගැනීමට අවස්ථාව සලසා දෙන්න. ඉන් මිදිමේ අවශ්‍යතාවය ඔවුන් හරහා ද දරුවා වෙත කාංද කරවීමට උත්සාහ කරන්න.

විසේම, ආගමික මධ්‍යස්ථාන, පාසල් බලධාරීන්, විම විෂය සම්බන්ධ ප්‍රදේශයේ සිරින නිලධාරීන් හමුවේ ඔවුන් සමග කතා කරන්න, දැනුවත් වන්න. විවත් නිලධාරීන් පිරිසක් දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ලේකම් කාර්යාල වලදී ද හමුවීමේ හැකියාව ඇත.

මත්දුව්‍යව ගොඹරු වූ දරුවෙකු තුළ දක්නට ලැබෙන ලක්ෂණ කිහිපයකි,

- නිදායිලි බව.
- මලානික බව.
- භාසැල් යැම ප්‍රතික්ෂේප කිරීම.
- මූහුණ අවපැහැ වීම.
- දත් අවපැහැ වීම.
- නිතර කේත්ති යැම.
- ගාරීරක වේදනාවන් පවතින බව නිරන්තරයෙන් පැවසීම.
- කැම අරුවිය.

මෙවැනි ලක්ෂණ දැකගත හැකිය.  
(සැ.ගු. මෙවන් ලක්ෂණ තිබූ පමණින් දරුවන් මත්දුව්‍ය භාවිතා කරන බවට සුරුව නිශ්චලයන්ට එළඟීම සිදු නොකරන්න, දරුවාගේ කටයුතු පිළිබඳ පෙරට වඩා සුපරික්ෂාකාරී වන්න)



# ජ්‍යෙහාල

මතපැන, මතදුවකවලට ඇත්තියේ ව්‍යෝග  
අඟ හිතයි, ඇගයි දෙකම ලෙඩි වෙනවා...  
හිඹිකා වගේ දුරුණු රෝගත හැදෙනවා බලන්න අර මාමලා දිනා...  
අද එයාල ගොඩික දුක්විදිනව..



## ■ එම වර්යාවෙන් මුද්‍රවා ගැනීමට අදාළ ආයතන වෙත දුරුවාට නිසි කළට යොමු කරන්න

දුරුවා මත්දුව්‍යවලට දැඩිව ඇඟිබහේ වී ඇත්තාම්, ඉන් මිදීමට දුරුවාට බාහිර ආයතනයක හෝ පුද්ගලයකුගේ සහාය අවශ්‍ය නම්, වහාම දුරුවාට විම ආයතන වෙත යොමු කරන්න. රාජ්‍ය මෙන්ම පොදුගලික අංශයේ ද, විවැනි ආයතන ඔබ වෙනුවෙන් තියාත්මක වේ. මේ සම්බන්ධයෙන් දැනුවත් වීමට,

- ජාතික ප්‍රමා ආරක්ෂක අධිකාරියෙන් දිස්ත්‍රික් ලේකම් කාර්යාල හා ප්‍රාදේශීය කාර්යාලවලට අනුග්‍රහක්ත කර ඇති දිස්ත්‍රික් ප්‍රමා ආරක්ෂක නිලධාරීන් / දිස්ත්‍රික් මණ්ඩලාජය නිලධාරීන් / ප්‍රාදේශීය ප්‍රමා ආරක්ෂක නිලධාරීන්
- ප්‍රමා හිමිකම් ප්‍රවර්ධන නිලධාරීන්
- මූල් ප්‍රමාවිය සංවර්ධන නිලධාරීන්
- උපදේශක නිලධාරීන්
- සමාජයේවා නිලධාරීන්
- සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලවල නිලධාරීන්
- වෛද්‍යවරුන්
- අන්තරායකර සාම්ප්‍රදායික පාලක ජාතික මණ්ඩලයේ නිලධාරීන්

වැනි නිලධාරීන්ගේ සහාය ලබා ගන්න. ඔවුන් ඔබට සහාය ලබාදීම උදෙසා තිරන්තරයෙන් බැඳී සිටී.



## ■ සැම විටම දුරුවාගේ හොඳ වර්යාවන් අගය කරන්න

දුරුවා තම අයහපත් හැසිරීමෙන් මෙන්ම ඇඟිබැහිකම් වලින් මිශ්මට උත්සාහ කරනවා නම්, දුරුවා ඉදිරියට තබන සැම කුඩා පියවරක්ම අගය කරන්න. සහායක් වන්න. ඔබේ කරෙණාබර දැක දුරුවාට දිගු කරන්න. දුරුවා දූනුගාහ කාලයේ මෙන්ම අකුරු ලේඛිමට උත්සාහ කරන කාලයේ දී පමණක් නොව දුරුවාගේ ජ්විතවල සැම අනියෝගාත්මක අවස්ථාවකදීම ඔබගේ දැන දුරුවාට විශාල ගක්තියක් වේ. “පුත්‍ර සියා ගොඩක් හොඳට මේ දේ කරල තියනවා, හරියට කරන්න සියා ගොඩක් උත්සාහ කරල තියනව, සියා ගැන මට ගොඩක් ආධිම්බරයි පුත්‍ර” ආදි වචනයෙන් දුරුවාට සංග්‍රහ කරන්න. විවිට දුරුවාට ඔවුන්ගේ වර්යාවන් දියුණු කර ගැනීමට දිරියක් ලැබේ.

## ■ දක්ෂතා හඳුනාගෙන දුරුවාගේ කාලය ඒ සඳහා යෙදවීම (දක්ෂතාවන්ට වෘත්තීය වට්නාකමක් එක් කරන්න)

සැම පුද්ගලයෙක් තුළම සැගවුණු කළාකරුවකු, සංගීතයැයෙකු මෙන්ම නිර්මාණකරුවකු පිවත් වේ. දුරුවාගෙන් දුරුවාට ඔවුන් තුළ පවතින දක්ෂතා විවිධාකාර වේ. මෙවතේ අනිතකර ඇඟිබැහිකම් ඇති දුරුවන් නිකරුණේ වීමෙන්ම තතිකමින් කාලය ගත කිරීම සුදුසු නොවේ. විෂය බාහිර ක්‍රියාකාරකම්වල යෙදීමට, කුඩා කිරීමට දුරුවාට යොමු කරන්න. අනිවාර්ය අධ්‍යාපන වයස පසු කළ දුරුවන් එනම්, අවුරුදු 16 ව ඉහළ දුරුවන් නැවත පාසල්ගත කිරීම අපහසු නම්, දුරුවාගේ කැමෙන්ත හා දක්ෂතාවය මත ජාතික ආයුධිකත්ව සහ කාර්මික පුහුණු කිරීම් අධිකාරය, ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරය, කාර්මික විද්‍යාල, තරඟා සේවා සභාව වැනි ආයතන වෙත යොමු කරවන්න. වීසේත් නොහැකි දුරුවන් නිවසේදී ම අනාගත වෘත්තීය මාර්ගයක් සාදා ගැනීම සඳහා යොමු කරවන්න. මල් වැවීම, සුරතල් මසුන් ඇති කිරීම, ගොවිතෙන මෙන්ම කාර්මික කටයුතු වැනි කුමන හෝ දෙයක් සඳහා යොමු කිරීම සුදුසු වේ. විතුළුන් දුරුවාගේ අනාගත වෘත්තීය ජ්විතය ගොඩනගා ගැනීමේ හැකියාව ද, උඩා වනු ඇත. ඒ සඳහා නිරන්තරයෙන් ඔබේ සහාය ලබා දීමට ද අමතක නොකරන්න.



ජාතික ආයුධිකත්ව හා කාර්මික පුහුණු කිරීම් අධිකාරය (NAITA)




ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරය (VTA)



ශ්‍රී ලංකා තරඟා සේවා සභාව මෙම ආයතන නියෝගනය කරනු ලබන නිලධාරීන් ප්‍රාදේශීය හා දිස්ත්‍රික් ලේකම් කාර්යාලයන්හි දී මුණාගැසිය නැක

නම හැකියාවන් නැඟීමට දරුවාට කැමෙවම අවස්ථාවන් ලබා දෙනු.  
විභින් පිඩි තොදු මග පෙන්වන්නේ වෙතින් දරුවට ඉදිරියට යෙහෙට කාය වන්න....



## මෙවත් අවස්ථාවක ඔබේ ප්‍රතිචාරය....

වැඩිහිටියන් මතද්‍රව්‍ය  
හාවිත කරමින් දරුවාට  
විය වැරදි බව තිබූ

දරුවාට දැක්  
දුෂුවීම් දීම

දරුවා මතද්‍රව්‍ය  
හාවිතා කරන බව  
යොත්තින්, අකලුවාසීන්  
සමාග නැතා තිබූ

### දරුවාට සිදුවන අයහන් දේ

- දරුවා අධිකාතනයෙන් ඇත්තේ
- වියකට නොගැලුණෙන දුද්ගැලුයන් ඇතුරු තිරිම්
- අපවාර ශ්‍රීකාවලුට ගොමුවීම්
- සමවයක මිශ්‍රණ හා සමාජය තුළ දරුවා  
කොන්තේවීම්
- පටුලෙන ඇත්තේවීම්
- කොරකමට ගොමුවීම්
- කිරෝගන්තේවීම්
- දිගුකාලීනව ප්‍රතිරූපාතන කළුවුරුවල  
කිව්‍යවීම්ව සිදුවීම්
- කියදිවී නො ගැනීමට පෙළුමීම්



කළුව වේලාවට  
තිකි තුතිකාර/  
පිළියම් නොකිරීම්

ඉන් දරුවා මුදවා  
ගැනීමට වෙනත පුරුද්දක  
වෙත ඇව්‍යිඛී කරවීම්

03

## දුරක්‍රියාව රැකූත්‍යාවනීයට සහ පරිගණක ක්‍රිඩාවලට අයදුමෙන් වෙත ද....?



## වැඩිහිටියන් විසින් කාලය යුතු යහපත් ප්‍රතිචාර

- දරුවා රෘපවාහිනිය සමග ගත කරන කාලය උපකුම්කීමේව ප්‍රයෝගනවත් දෙයකට යොදුවන්න

කුඩා කාලයේ සිටම දරුවන්ට කාලයේ ඇති වටිනාකම කියා දෙන්න. පළමා කාලයේ සුන්දරත්වය රැඳී තිබෙන්නේ පරිගණකය, රෘපවාහිනිය වැනි යන්ත්‍රවල නොව මාපිය තුරුමෙනි, යහපත් මිතුරන් ඇසුරෙනි, පාසල, මෙන්ම කෙළුවීම තුළ ය. දරුවන්ට වීම අත්දැකීම් ලැබේමට අවස්ථාව සලසා දෙන්න. විහි සුන්දර බව විශ්‍රාශීමට දරුවාව යොමු කරවන්න. මෙවතින් යන්ත්‍ර සමග කාලය ගත කිරීම තුළ දරුවාට ඔවුන්ගේ ජ්‍යෙෂ්ඨයෙන් මග නැරෙන සුන්දර දේ නැවත ප්‍රාගාකරණ ගත නොහැකිව පැහැදිලි කරදෙන්න. අධ්‍යාපනය ලැබිය යුතු කාලය නිකරුණේ ගත කිරීමෙන් තම අනාගත අරමුණු වෙත ප්‍රාගාකරණ දුෂ්කර බවත්, සාර්ථක අනාගතයක් කරා යාමට තිබෙන තොරතු වැසෙන බවත් ආදරයෙන් කියා දෙන්න.

ඇතැම්විට මෙය වවනයෙන් පැහැදිලි කළ ද, දරුවා වියට ඇඟුම්කන් නොදීමට ඉඩ ඇත. විවැනි අවස්ථාවන්වලදී ඔබ උපකුම්කීමේ වන්න.

නිවසේ සිටින දරුවන් එකතුකර ගනීමින් විවිධ ත්‍රියාකාරකම්වල යොදෙන්න,  
නිවස අවට පරිසරයේ ඇවිදුම්කීන් පරිසරය නිරීක්ෂණය කරන්න  
දරුවන් සමග එකතු වී ඔවුන් වඩාත් කැමති ත්‍රිඩාවක යොදෙන්න නැතිනම්  
ඔබ දැන්නා ත්‍රිඩාවක් ඔවුන්ට කියා දෙන්න  
ආදර්ශමත් කනාන්දර කියා දෙන්න

රෘපවාහිනිය නැරඹීම  
උපරිම පැය 2 කට සීමා කරන්න.

ඔබ කුඩා කාලය ගත කළ අයුරු, අද වන විට කාලය වෙනස් වී ඇති ආකාරය, කාලය නිකරුණේ ගත කළ නිසා ජ්‍යෙෂ්ඨයේ ඔබට මග නැරුණු අවස්ථාවන් ගැන දරුවා සමග කතා කරන්න.

එම තුළින් කාලයේ ඇති වටිනාකම දරුවාට අවබෝධ කර දෙන්න.

විවිධ උපකුම භාවිත කිරීමේ දී දරුවාගේ වියස, ස්ක්‍රී-පුරුෂාභ්‍ය, දරුවාගේ කැමතේන්න පිළිබඳව වඩාත් සැලකිම්ත් වීමෙන් ඔබේ උත්සාහය වඩාත් සාර්ථක වේ.

දරුවන් රෘපවාහිනිය තුළින් නරඹීන වැඩිකටහන්හි හොඳ නරක දරුවන් සමග සාකච්ඡා කරන්න. හොඳ වැඩිකටහන් නැඟුනා ගැනීමට දරුවාට සහාය වන්න.

## ■ නොදු මිතුරන් අසුරු කිරීමට දුරැවාව දීරිගන්වන්න

බොහෝ දුරැවන් විවිධ දේශීල් සඳහා ඇඩ්බැහි වීමට මිතුරු අසුර, යහපත් සමාජ ආකෘතිය අඩු විම වැනි හේතු මූල් වේ. මිතුරු අසුර දුරැවන්ගේ ප්‍රචිතයට ප්‍රබිල ලෙස බලපෑම් සිදුකරයි. විඛැවීන් යහපත් මිතුරන් අසුරු කිරීමට දුරැවාව දීරිගන්වන්න. මෙවැනි ඇඩ්බැහිගත වර්යාවන් දුරැවන් තුළ ඇති විට යහපත් මිතුරන්ගේ සහයෝගයෙන් ඔවුන් ඉන් මුද්‍රවා අධ්‍යාපනය, විෂය බාහිර ක්‍රියාකාරකම්, ක්‍රිඩා, යහපත් පුරුදු ආදියට යොමු කරවීමට කටයුතු කරන්න. සමවයස් දුරැවන් හා විකතු වී විනෝදයෙන් සෙල්ලම් කිරීමට දුරැවාව යොමු කරවන්න.

## ■ වගකීම් දැරීමට අවස්ථාව සම්පාදන්න

හැකි සිසුම අවස්ථාවකදීම ඔබේ දුරැවාට ගැලපෙන පරිදි වගකීම් පැවරීම සිදුකරන්න. පවුලේ සියලුදෙනා වාරිකාවක් යන විටකදී,

“පුතේ අමි අරගෙන යන්න ඕනෑම මොනවද බලන්න.....,  
දුවේ ගෙනියන දේශීල් ලස්ක්ති කරන්න.....,  
අමි ගිහින් කරන්නේ මොනවා ද කියල ලියලා තියන්න.....,  
තව ඕනෑම දේශීල්වල ලැයිස්තුවක් හදන්න පුතේ.....”

වැනි දේ වගකීම් ලෙස පවරාදීම තුළින් දුරැවන්ට රැසවාගිනිය සහ පරිගණක ක්‍රිඩාවලින් අසත්කර තැබිය හැක. එමෙන්ම නිවසේ දෙනික කටයුතුවලදී දුරැවාට සිදු කළ හැකි ආකාරයේ ගේ අනුගැම, මිදුල අනුගැම, ගෙදරට ගෙනෙන බඩු නිසි තැන තැබීම, රෙදි නැවීම වැනි කාර්යයන්වල වගකීම් පවුලේ සහෝදර සහෝදරයන් අතර ක්‍රිඩා කාලයේ සිටම ගැලපෙන පරිදි බෙදා දීම ද සිදු කළ හැක.

ජාසලේදී / නිවසේදී දුරැවන්ට අවස්ථානුකූලව වගකීම් පැවරීම සිදු කරන්න.

වගකීම් පැවරීමේ දුරැවන්ගේ විවිධ වූ දක්ෂතාවන් මැනවින් හඳුනා ගතිමත් වගකීම් පවරන්න.

එය අධ්‍යාපන දක්ෂතාවන්ට පමණක් සීමා නොකිරීමට වගබලා ගන්න.



නිවසේ වැඩකටුවෙනු වලදී දරුවන් ද සහනාග් කර ගනු.....

ශ්‍රී තුළුන පත්‍රුලේ සමගිය වරධනය වනවා මෙනම,

සිංහ දරුවන්ට තව තවත් කමිජ වීමට, දරුවන්ගේ දැක්තතා හඳුනාගැකීමට ද අවස්ථාවක උදාවනු ඇත.

වෑමෙනම අභාගත ලෝකයේ වගකීම දැරීමට ද ඒ තුළුන දරුවා අතදැකීම් ලබනු හිකැකය.



- කුඩා කළ සිට හැකිතාක් දුරෑවන් රැසවාහිනියෙන්, පරිගණක ත්‍රීඩූවලින් දුරස් කර තබන්න.

වර්තමානයේ බොහෝ වැඩිහිටියන් තම වැඩිකටටයුතු කර ගැනීම සඳහා දුරෑවාගේ අවධානය වෙනතක යොමු කිරීමට මෙවතේ දෙයට දුරෑවන් යොමු කරයි. කුඩා දුරෑවාට කැම කවා ගැනීමට, නිවසේ වැඩි කර ගැනීමට දුරෑවාට මේ දේවල්වලට යොමු කරයි. මෙතුළුත් දුරෑවා කුඩා කළ සිටම රිට පුරුදු වේ. විනිසා තම පහසුව වෙනුවෙන් දුරෑවන් මෙවතේ දේට යොමු නොකරන්න. දුරෑවාට ප්‍රයෝගනවත් දෙයකට යොමු කරවන්න.

විනිදී දුරෑවන්ට විනු පාට කරන්න, ක්ලේ නිර්මාණ හඳන්න, සිංදු කියන්න, රැස හඳුනා ගන්න, කතාන්දරයක් කියාදීමට, ගෙවන්නේ වැඩි සිංදු කිරීමට වගේම දුරෑවාට කළ හැකි නිවසේ කටයුතු සඳහා උදාව් කිරීමට අවස්ථාව සලසා දීම වැනි දෙයට යොමු කිරීමෙන් දුරෑවාට දැනුමක් විකතුවනවා මෙන්ම කුඩා කළ සිටම අයහපත් ඇඟිබැහිගත කියාවන්ගෙන් දුරස් වේ.



නිවකේ වැඩි අතරතුර දරුවනට අවධානය දෙනු...  
අලුත යමක කියා දෙනු...



- වයසට ගැලපෙන විනෝදාංග වලට දරුවන් යොමු කරන්න

දරුවකු කුඩා කල සිටම විනෝදාංග වෙත යොමු කිරීමෙන් දරුවාගේ කාලය නිකරුණේ ගත නොවන අතරම කාලය අර්ථත් දෙයක් වෙත යොමු කිරීම සිදු කරයි.

- පොත් කියවීම
- මුද්දර එකතු කිරීම
- පිහාටු එකතු කිරීම
- අත්කම් නිර්මාණ කිරීම
- පැල සිවුවීම
- සුරතල් සතුන් ඇති කිරීම
- කතන්දර, කවී ලිවීම


වැනි දේ තුළින් දැනුම වර්ධනය වනවා මෙන්ම ක්‍රිඩාවලට යොමු කිරීමෙන් කායික මෙන්ම මානසික සෞඛ්‍ය ද, යහපත් වේ. විසේම දරා ගැනීමේ හැකියාව ද වර්ධනය වේ. මෙසේ සමාජීවිත දරුවා එවැනි ආශ්‍යාධිතයෙහි වර්යාවන් වෙත යොමු නොවේ. විබැවින් දරුවන් කුඩා කල සිට යහපත් විනෝදාංගයක් වෙත යොමු කිරීමට කටයුතු කිරීම වැදගත් වේ.

- කුඩා කල සිට යම් විනෝදාංගයකට දරුවා තුරු කිරීම ඉතා වැදගත් වේ.

- විනෝදාංගයක් තෝරා ගැනීමේ දී දරුවාගේ කැමැත්තට ප්‍රමූඛතාවය ලබා දෙන්න.
- එහිදී ඔබ සහාය වන්නෙකු මිස තීරණ ගන්නෙකු නොවන්න.
- යහපත් විනෝදාංග තුළින් ලබන අත්දැකීම දරුවාට සිය අනාගත වෘත්තිය පිවිතයට මගපාදන්නක් විය හැක.



දරුවන තුඩා කළ සිටම විනෝදාංශවලට ගොමු කරනන.  
දරුවාට එතුළින විනෝදය මෙහම අධ්‍යාපනයක ද ලැබේනු ඇත.



## මෙවන් අවස්ථාවක ඔබේ ප්‍රතිචාරය....



දරුවායේ වයක  
කිහිපයු කැලකීමෙන්  
නොවී දුරකථන  
තරිගණක ලබාදීම

දරුවා අධික ලෙස තරිගණක හ්‍රිඩා  
සිදුකිරීම, රැසවාකිනිය බැලීම සහ  
දුරකථන හාවිතය යනාදිය සිදු කළත් එම  
ගැන කොයා නොවැලීම/ කැලකීමෙන්  
නොදැක්වීම

ගැටුවක ඇති වූ  
පසුව දරාගත නොහැකි  
ලෙස දැක් දුඩුවම්  
ලබාදීම

### දරුවාට කිදුවන අයගෙන් දේ

- ඇස් තෙනිම දුරවාල වීම
- වැරදිවෘලව ගොමුවීමේ තුවනුකාවය ඉහළ යාම.
- අඩ්‍යාපනය අඩාලුවීම
- තම්බට හානිදායක/ වයකට නොගැලුණෙන  
ක්‍රියාවන් අත්හා බැලීමට දරුවාන් ගොමුවීම
- කාහිත්‍ය රසය/ආගමික හා කමාත්‍ය  
හර පද්ධතිජ්‍යෙන දුරක වූ දරුකරුතුරක බිංචිවීම
- දෙමාත්‍ය දුදරු කඩඳනා දුරක වීම

දරුවාට අධික  
කුණහැයක ඇතිවන  
ලෙස ජංගම  
දුරකථනය දුරක කිරීම

# 04

## නව ගොවුන වියේ පසුවන දුරටෙන අතර ප්‍රේම කඩුනාවන් තටත ගැනීම සාමාන්‍ය දෙයක.. බඳී දුරටෙන් එච්ඡේ දෙයක් තටතගතහොත්...?

මලක් සේ හිනැහිලා .....



මලක් සේ හිනැහිලා දුව වැඩින හැරි බලා  
බයන් හිතෙනවා මැණිකේ ගණ අදුර බෝවෙලා  
ගොඳරු කොයනා රඳුරු නොමිනිසුන්ගෙන් මුදා  
දෙනෙන් සේ රැකගනිමු පුතුට මග පෙන්නලා

පිපෙන මුත් රුව දරා සුවඳ නැති මල් පවා  
නොවැනිනා බව කියමු දුවගේ හිත සනසලා  
නැත්‍ය ගුණෙන් සම් වඩා සඳ දියෙන් හඳ තෙමා  
පිවිතය කියා ලේමු පුතුගේ හිත නොරදවා

මලක් සේ හිනැහිලා.....

රට දැයම හඳුනනා නව පැනුම් පත්‍ර පොවා  
අපේ රුව ගුණ කියමු කළා වැව පෙන්නලා  
රට දැයම හඳුනනා කොඳුරු මිනිසකු වෙතා  
ලොව දිනන හැරි කියමු පිරැණු මිනිසෙකු වෙතා

මලක් සේ හිනැහිලා.....

(ගායනය සුතිල් එදිරසිංහ)

## වැඩිහිටියන් විසින් ලබාදිය යුතු යහපත් ප්‍රතිචාර

- කළඹල නොවී දරුවා එවැනි දෙයකට යොමු වූයේ ඇයි ද යන්න සොයා බලන්න

ඉවසීම තුළින් බොහෝ ගැටුමුවලට විසුදුම් සොයා ගැනීමේ හැකියාව ලැබේ. බොහෝ දරුවන් තමාට මවගෙන්, පියාගෙන් නොලැබෙන ආදරය, අවධානය සොයා යාමේ ප්‍රතිච්චයක් ලෙස තම ජීවිතයට බාහිර පුද්ගලයන් සම්පරි කර ගනියි. විසේම එය දරුවන්ගේ වයස අනුව ඇතිවන මානසික අවශ්‍යතාවයක් ද වේ. තම යහළිවන්ට ප්‍රෝම සම්බන්ධතා ඇති නිසා තමන් ද විවැන්නකට යොමු වීම අනුමත කරන දරුවන් ද, සිරියි. මෙවැනි විවිධ හේතුන් මත දරුවන් පෙම් සංඛ්‍යාතා ඇති කර ගනියි.

කිසිවිට පිරිසක් ඉදිරියේ දරුවන් ලැජ්පාවට පත් නොකරන්න.

ඉන් ඔවුන්ගේ මහසට සිදුවන හානිය විශාලය...  
ඉන් දරුවන්ගේ ඉදිරිපත් වීමේ හැකියාව වියැකි යයි.

එමෙන්ම ඔබ හා දරුවා අතර ඇති සංඛ්‍යාතාවයට ද එය අයහාපත් ලෙස බිලුපානු ඇත.

වැරැද්දක් සිදු වූ විට දරුවාට එය ආදරයෙන් පැහැදිලි කර දෙන්න.

දැඩුවම වෙනුවට ආදරයෙන් දරුවා හික්මවා ගැනීමට ඔබ උපකුම්ජිල් වන්න.

දැඩුවම තුළින් සිදු වන අවනතබව එය මුශ්‍යවක් වන අතර, එය දිගුකළේ නොපවති.

ආදරය තුළින් දරුවා තුළ ඇතිවන අවනත බව/ කිකරු බව එයට වඩා ගක්තීමත් වූවක් බව මතකයේ තබා ගන්න.

## ■ ප්‍රමාවියේ දී අධ්‍යාපනයට මූලිකත්වය දියුණු බව කියා දෙන්න

“හැකි නම් නිසි කළ විකසිත වන්නට,  
වෙහෙසෙනු කුමට ද මුකුලිත වන්නට”

මලක් සුන්දර වන්නේ විය ස්වාභාවිකවම පිපුණු විට ය. අතට ගෙන පෙනී දිගහරින ලද මලක විම සුන්දරත්වය දැකිය නොහැකිය. විනිසු නිසි කළට නිසි දේ කිරීමෙන් ජ්‍යවිතය වඩාත් සුන්දර වන බව දරුවන්ට කියා දෙන්න. ප්‍රමා කාලයේදී පෙම් සම්බන්ධතා ඇති කර ගැනීම දරුවන්ගේ වයසට නොගැමෙන බවත්, පාසල්වියේදී අධ්‍යාපනයට මුළුතැන දිය යුතු බවත් කියා දෙන්න. ව්‍යවැනි සඛ්‍යාතා නිසු අනිසි ප්‍රතිච්‍රිත ඇති විය හැකි ආකාර ගෙන දරුවන්ට පෙන්වා දෙන්න. තම අනාගතය යහපත් කර ගැනීමට තාවකාලික සම්බන්ධතාවයකට නොහැකි බවත් අධ්‍යාපනය විසින් තමාට යහපත් අනාගතයක් උදා කර දෙන බවත් දරුවන්ට තෝරුම් කර දෙන්න. නිසි කළට නිසි දේ කළ යුතු බව දරුවාට වටහා දෙන්න.

ජ්‍යවිතයේ කැම දෙයකටම නිශ්චිත කාලයක් පවතී.

යම් කාර්යයක් කිදු කිරීමට සුදුසු කාලය එළඹින තුරු බලා සිටිය යුතුය.

බ්ලූ විය, ප්‍රමා විය, යොවුන් විය යන කැම අවධියක් සඳහාම වෙන් වූ කාර්යයක් පවතී.

ඡැබේ අත්දැකීම ඉවහල් කරගනිමින් ඒ බව දරුවාට කියා දෙන්න.

ඡැබේ ජයග්‍රහණයන් තුළින් මෙන්ම පරාජයන් තුළ ද දරුවාට ඉගෙනීමට බොහෝ දැන ඇති බව සිත්ති තබා ගන්න.



## ■ පෙරට වඩා දුරුවාට සම්පූර්ණ වෙන්න

සම දුරුවකුටම තම දෙමාපියන්ගේ ආදරය, උත්‍යුසුම, අවධානය ලබය යුතුය. විහෙන් වර්තමානයේ දෙමාපියන්ට තම දුරුවන් වෙනුවෙන් වෙන් කිරීමට ඇති කාලය සීමා සහිත වී ඇත. තම දුරුවන්ට යහපත් හෝ දිනක් උදා කිරීමට දෙමාපියන් මුදල් පසුපස හඳුනා වෙන් කිරීමට කාලයක් ගොඩනැගී ඇත. ඒ තුළ දුරුවන් සඳහා වෙන් කිරීමට කාලයක් ඔවුන් සතුව නොමැත. විහෙන් දුරුවන් විසින් දෙමාපිය ආදරය හා අවධානය බලාපොරේත්තු වේ. දුරුවන්ට සාර්ථක ජීවිතයක් ලබා දීමට අධ්‍යාපනයට පමණක් නොහැකි වන අතර ඒ සඳහා ජීවිතයට මුහුණා දෙන ආකාරය ද, ඉගෙනගත යුතුය. විවැනි කුසලතාවයන් දුරුවන්ට ලබාදීමට දෙමාපියන් දුරුවන් වෙනුවෙන් කාලය කැප කළ යුතු ය. දුරුවන්ට සම්පූර්ණ යුතු ය.

දුරුවෙකු පෙම් සම්බන්ධතාවක් ඇති කර ගත් විට දෙමාපියන් විසින් දුරුවාට පීඩාකාර් ලෙස ප්‍රතිචාර දැක්වීම සුදුසු නොවේ. දුරුවාට තව තවත් පෙරට වඩා සම්පූර්ණ වන්න. තමන්ගේ ආදරය දුරුවන්ට දැනෙන ලෙස කටයුතු කරන්න. විසේම දුරුවාට අවවාද ලබාදෙන විට විය ආදරණීය, කරුණාභර වදුන්වලින් සිදු කරන්න. තම ජීවිතයේ ප්‍රමා කාලය තුළදී දුරුවන් අවධානය යොමු කළ යුතු දේ පිළිබඳ ආදරයෙන් පැහැදිලි කරන්න. දුරුවන්ට සම්පූර්ණ වීමෙන් ඔවුන්ගේ වර්යාවන් නිවැරදි කර ගැනීමේ අවස්ථාව ඔබට උදා වේ.

## දුරුවන්ට වඩාත් සම්පූර්ණ දෙමාපියන් වීමට නම්..

- සම විටම දුරුවාට හොඳුන් සවන් සවන්දෙන්න.
- දුරුවා සමඟ කතා කිරීමට වේලාවක් වෙන් කර ගන්න.
- එය රු කැමලෙල ගන්න වේලාව වෙන්න පුළුවන්
- දුරුවන්ට ගරු කරන්න, ඔබ ඔවුන් විශ්වාස කරනා බව දැනෙන්නට හරින්න.
- තවත් අයෙකු ඉදිරියේ දුරුවාට බැණුවැදිම්, සම්විචලයට ලක්කිරීම්, අනෙක් දුරුවන් සමඟ සංස්දහය කිරීම් සිදු නොකරන්න.
- දුරුවන් සමඟ මිනුඹිල්ව කටයුතු කරන්න. දුරුවාගේ හොඳුම මිනුරා හෝ මිනුරය වන්නට උත්සාහ කරන්න.
- දකුවම් වළින් නොව ආදරයෙන්, කෙනෙහසින් දුරුවන්ට හොඳ නරක කියාදෙන්න.
- දුරුවාගේ අනාගතය සම්බන්ධ තීන්දු තීරණ ගැනීමේ දී ඔබ මගපෙන්වන්නෙකු මිස තීරණ ගන්නෙකු නොවන්න.

## ■ දුරුවා සමග අත්දැකීම් බඳා ගන්න

නව යොවුන් වියේදී දුරුවන් බොහෝවිට යම් යම් දේ අත්හඳා බැලීමට උත්සාහ කරයි. මේ නිසා දුරුවන් ආයනපත් දේ වෙත යොමුවේමේ අවස්ථාවන් බහුල වේ. ව්‍යුහයේම සමවයසේ සිරිනා මේනුර මිතුරියන්ගේ බලපෑම්, ඉල්ලීම් නිසා ද ඇතැම් විටෙක වැරදි වර්ගවන්ට යොමු වේ. විසේ යොමු වන්නේ බාහිර පුද්ගලයන් සමග ඇති කර ගන්නා සම්බන්ධතා පිළිබඳ දුරුවන් තුළ අත්දැකීම් අඩුවීම හේතුවෙනි. විසේම විවැනි යෝජනා යහපත් ලෙස ප්‍රතික්ෂේප කිරීමට ඇති නොදැනුවත්කම හේතුවෙනි. තම ජීවිතයේ දී ඔබ මුහුණා දුන් නොදු මෙන්ම නරක අත්දැකීම් ගැන ද, දුරුවාව දැනුවත් කරන්න. විසේම විවැනි අවස්ථාවලදී තමා කටයුතු කළ ආකාරය සහ කටයුතු කළ යුතු නිවැරදි ආකාරය පිළිබඳ දුරුවාව දැනුවත් කරන්න.


නව යොවුන්විය ජීවිතයේ පෙරලිකාර් අවධියකි. මේ අවධිය තුළ දුරුවා ප්‍රමාවියෙන් තරූණවියට පා තැබීමට සිදුනම් වේ. ඒ සඳහා දුරුවා තුළ ගාරීරිකව හා මානසික වශයෙන් වෙනස්කම් රාශියක් සිදුවේ. එම වෙනස්කම් සිදු වන විට දුරුවා තුළ ගැටවුකාර් සිතුව්ම් ඇති වීමට ඉඩ තිබේ. එබැවින් මෙම අවධිය තුළ දුරුවාට වඩවඩාත් සම්පූර්ණ වන්න. ගාරීරිකව සිදුවන වෙනස්කම් පිළිබඳව දුරුවාට තේරෙන පරිදි පැහැදිලි කරන්න. දුරුවාගේ ගැටවු වලට ඔබගෙන් නිසි පැහැදිලි කිරීමක් නොලැබෙන විටෙකදී දුරුවා එය වෙනත් පුද්ගලයකුගෙන් ලබා ගැනීමට යොමු විය හැක. ඒ යහළවෙකු හේ වෙනත් ඇසුරුකරන පුද්ගලයකු විය හැක. එවැනි පුද්ගලයකුගෙන් සිදුවන පැහැදිලි කිරීම කොනෙක් දුරට නිවැරදි ද යන්න ගැටවු සහගතය.



## ■ දුරුවා අසුරු කරන්නන් පිළිබඳ ඔබන් දැනුවත් වන්න

දුරුවන්ගේ පීටිතවලට විවිධ අවධින්වලදී විවිධ පුද්ගලයන් සම්පූ වේ. ඔවුන් දුරුවන්ගේ පීටිතවලට විවිධාකාරයේ බලපෑම් ඇති කරයි. ඒවා නොදු මෙන්ම නරක ද විය හැක. පීටින අත්දැකීම් අඩු, පීටිතය හඳුනාගනීම් සිටින දුරුවන්ට අයහපත් තත්ත්වයන් නිසිලෙස හඳුනා ගැනීම අපහසුය. විමනිසා දුරුවන් අසුරුකරන්නන් ගැන ඔබ ද, දැනුවත් වී සිටීම වැදගත් වේ. දුරුවන්ගේ මිතුරන්ට නිසිසට ආරාධනා කරන්න. දුරුවාගේ මිතුරු සමාගම් සම්ග ඔබන් සුහුල වන්න.

එෛහම් මාස්ලෝ විසින් සිය අවශ්‍යතා දුරාවලිය තුළ විශ්‍රා කරන ආකාරයට ලිංගිකත්වය යනු පුද්ගලයෙකුගේ මහෝසමාජය අවශ්‍යතාවයකි. පුද්ගලයෙකුට ජීවත්වීම සඳහා ආහාර, ජලය, වාසස්ථාන මෙන්ම ලිංගිකත්වය ද මූලික අවශ්‍යතාවක් වශයෙන් එහිදී පෙන්වා දී ඇත. එනංම මනුෂයෙකුට සිය කුඩා අවදියේ සිටම මෙම අවශ්‍යතාවන් තෘප්තිමත් කර ගැනීම සඳහා උද්දීපනයන් පවතී. එබැවින් දුරුවකුට කුඩා අවදියේ සිටම නිවැරදිව එම අවශ්‍යතාවන් තෘප්තිමත් කර ගත යුත්තේ කෙසේද යන්න පිළිබඳව දුරුවාට අවබෝධ වනයේ පැහැදිලි කර දෙන්න.



දුරුවන්ගේ මිතුරුහට තිවෙකට ආරාධනා කරනුහ.  
දුරුවාගේ මිතුරු සමාගම් සමඟ ඔබත් ක්‍රහදු වන්න.



## මෙවන් අවස්ථාවක ඔබේ ප්‍රතිචාරය....

දරුවා අධික ලෙස  
දරකටහන කාවිත කළුන, එ  
ගැන කොයා නොමැලීම්/  
සැලක්ලුක නොදැකවීම

දරුවාගේ නිදහස දැකී  
ලෙස සිමා කිරීම

මට හෝ පියා සියදින් නා  
ගන්නා බව තවකම්න  
දරුවාට මානසික ත්‍යිඛ්‍යට  
ලක කිරීම

අනවයුතු ලෙස  
කැක කිරීම

දරුවා තවකන කිසිදු දෙයෙක  
ගැන වියවාක නොකිරීම

තවුලේ අනෙක  
කොයේදර කොයේදරියන්  
අතර වෙනස් ලෙස  
සැලකීම

නිවේදන තන්නා දුම්න  
බවට තර්ජනය කිරීම

දරුවාට සිදුවන අයහැන දේ

- කමාත අනවාදයට ලකවීම
- කමාත විරෝධී ත්‍රිකාවලට ගෙවුවීම
- මතදුවකවලට ගෙවුවීම
- නිවේදන තලාගාම
- කායික / මානසික රෝගවලට ගෞදුරුවීම
- මානසික ත්‍යිඛ්‍යට ලකවීම
- අධ්‍යාපන කටයුතු අඩාලවීම
- ආමා මව්වරූප බිජිවීම



සඩුනාව තවකටන අනෙක  
දරුවාට හෝ ප්‍රදේශාලයට බැඳුවැසීම  
හෝ තර්ජනය කිරීම

තවුලේ අනෙක දරුවන  
ද කිසිදු ජේතුවක  
නොමැතිව කැක කිරීම

යුතින්, අකුලුවාකීන්,  
සමවයක් මිතුරන් ඉදිරියේ  
දරුවාට අනහතුවයට ලක  
වන ලෙස කනා කිරීම

05

## ඔරේ දුරවාත් වයකට නොගැලපෙන ප්‍රදානයන් ඇක්‍රිරට ගොමුවෙලා දු...?



මල්ලයේ නරක මිතුරන්.....

මල්ලයේ නරක මිතුරන් පිළිගන්න එපා..  
නංගියේ නොහොඩිනා කම් භුරු වෙන්න එපා..  
බෝගම්බර සිජිර ගෙදරට එන්න එපා..  
හතුරේකුට වන් මට වන් දුක වෙන්න එපා..

දළදා මැදුරේ තේවා හඟ රැවීදෙනවා..  
කළ පවි මතක් වී දැසම තෙන් වෙනවා..  
සියක් වාරයක් මැර මැර උපදිනවා..  
තිබහට වතුර වෙනුවට කදාලැම් බොනවා..

ලැබුවේ අවවාද නොහොඩින ආරකය..  
දුදනන් නිකා විය ශේහසුරු මාරකය..  
මම පෙර ගියේ වරදින් පිර පාරකය..  
ශේ ගිය මගේ අවසානය පෝරකය..

ගායනය - සුනිල් එදිරිසිංහ  
පද්‍රවනය - සුනිල් ආරයරත්න

# වැඩිහිටියන් විසින් ලබාදිය යුතු යහපත් ප්‍රතිචාර

## ■ තම දරුවා සමඟ නොදු සම්බන්ධතාවයක් ගොඩනගා ගන්න

සමාජයේ දී දරුවන්ට විවිධ වයස්වල එවිධ පුද්ගලයන් හමු වේ. විසේම ඔවුන් අතර්න් ඇතැම් පුද්ගලයන් දරුවන් වෙත සම්පූර්ණ යහපත් අරමුණින් නොවේ. දරුවාට ඔවුන්ගේ යම් යම් වැරදි ක්‍රියාවන්වල කොටස්කරුවකු කර ගැනීමට, නැතිනම් ඔවුන්ගේ අනිස් ආකාවන් ඉටු කර ගැනීම සඳහා ය. ඔබ දරුවන් සමඟ මතා සම්බන්ධතාවයක් පවත්වයි නම්, විවැනි පුද්ගලයන් හට දරුවන් වෙත සම්පූර්ණ අවස්ථාව මගහරේ යයි. මත්ද, දරුවන් එවිට ඔබට ඔවුන්ගේ ප්‍රේරිතයේ සංස්කරණ දෙයක්ම පවසන නිසාවෙනි. විහිදී ඔවුන් දරුවාට ඇසුරු කිරීමට නොදු උ, නැදේද යන වග ඔබට තීරණය කළ නැකි වේ. විම පුද්ගලයන්ගේ ඇසුරු දරුවාට උවිත නොවන්නේ නම්, ඒ ඇසිදී උ, යන්න දරුවාට මතා ලෙස අවබෝධ කරදීමේ හැකියාව ඔබට උවා වේ. ඔබ දරුවාට සම්පූර්ණ වි සිටීමෙන් වැඩිහිටියකු යනු කළුද, ඔවුන් දරුවන් සමඟ කටයුතු කරන්නේ කොසේද, යන්න අවබෝධ කර ගැනීමේ හැකියාව දරුවාටම උවාවනු ඇත.

දරුවකුගේ කුඩා අවදියේ සිට ඔවුන් ඇසුරු කරන ඇය යන එන තැන් පිළිබඳව තීරණය කිරීමෙන් සොයා බලන්න.

ඒ පිළිබඳව දරුවාගෙන් අකා දැනගැනීමට වෙළාවක් වෙන් කර ගන්න.

තමන් යන එන තැන්, එදිනෙදා සිදු වූ දැ ගැන පැවසීමට කුඩා අවදියේ සිට දරුවාට තුරු කරන්න.

තමන් අකමැති දෙයක් සිදු වන විටෙක දී ඒ සඳහා ප්‍රතිචාර දැක්වා යුත්තේ කොසේද යන්න පිළිබඳව දරුවාට තුරුවක් ලබා දෙන්න.

### දරුවන් තුරුකරම්



එතා කියන්න



එතනින් දුවන්න



කියන්න තමන්ට වඩාත් සම්පූර්ණ ප්‍රතිචාර ඇතුළුවාට

දරුවාට සිය පොද්ගලිකන්වය ආරක්ෂා කර ගැනීමට කුඩා කළ සිට කියා දෙන්න.

නොදු නරක ස්පර්ශයන් පිළිබඳව කුඩා අවදියේ සිටම දරුවාට පැහැදිලි කරන්න.

### නොදු ස්පර්ශය, නරක ස්පර්ශය



නොදු ස්පර්ශය



කමැති නොවන ස්පර්ශය



නරක ස්පර්ශය

## ■ දුරෑවා පවත්වන යහපත් සම්බන්ධතා අගය කරන්න / දිරි ගන්වන්න

පළමයින් පමණක් නොව වැඩිහිටියන් ද අගය කිරීම්වලට බොහෝ ආකා කරයි. දුරෑවන් තම දේමාපියන්ගෙන් මෙන්ම ගුරුවරුන්ගෙන් ද අගය කිරීම් නිරන්තරයෙන් බලාපොරොත්තු වේ. වියින් ඔවුන් නිරන්තරයෙන් දිරිගැන්විය හැකිය. ව්‍යුබද්‍යීන් දුරෑවන් පවත්වන යහපත් සඛඳතාවන් දිරි ගැන්වීම ද වැදුගත් වේ. යහපත් සඛඳතා තුළින් යහපත් සමාජයක් නිරමාණය වන්නා සේම තම ජීවිතය ද සාර්ථක වන බව දුරෑවන්ට කියා දෙන්න

## ■ පවුලේ සහේදර සහේදරියන් අතර මිතුන්වය වර්ධනය කරන්න

පවුලේ සහේදර සහේදරියන් අතර නොදු සඛඳතාවක් ඇති කිරීම වැදුගත් වේ. දේමාපියන් හැරැණු විට දුරෑවන්ගේ යහපත උදෙසා කටයුතු කිරීමට පවුල තුළ සිටින සම්පත්මයින් මොවුන් බව වටහා දෙන්න. සෑම විටම සහේදර සහේදරියන් අතර සූහදතාවය වර්ධනය කිරීමට කටයුතු කරන්න. පවුල තුළ විකමුතුකම, සහයෝගීතාව, ආදරය, සංවේදිකම වර්ධනය කරන්න. වරදක් දුටුවිට විය නිවැරදි කර ඒ පැලිබඳව දුරෑවන්ට පැහැදිලි කර දෙන්න. වීමෙන්ම වරදක් සිදු වූ විට ඒ සඳහා ඔබ දක්වන ප්‍රතිචාරය සැමවිට වික සමාන විය යුතු ය. වික් දුරෑවකුට වික් ආකාරයකටත්, තවත් දුරෑවකුට තවත් ආකාරයකටත් නොසලකන්න. සැමට වික මෙය ආදරය කරන්න.

## ■ නොදු යහල්වන් සොයා ගැනීමට උදුවු කරන්න

නොදු මිතුරන් සිටීම කුඩා කළ සිටීම වැදුගත් වේ. යහපත් මිතුරකු තමන් කරන සියලුම යහපත් කාරණාවලදී උදුවු කරනවා මෙන්ම අයහපතින් මුදවා ගැනීමට කටයුතු කරයි. විවැනි නොදු මිතුරන් සිටින දුරෑවකු කිසිම විවෙක තමන්ට නොගැලපෙන වැඩිහිටි ඇසුරකට යොමු නොවේ. යහපත් මිතුරන් විවැනි අවස්ථාවන්ගේ තම මිතුරා වළක්වා ගන්නා අතර ඒ ගැන වැඩිහිටියන් දැනුවත් කරයි. පාසලේ විෂය බාහිර කටයුතු, ක්‍රිඩා හා සම්ති සමාගම් මෙන්ම දහම් අධ්‍යාපනයට දුරෑවන් යොමු කිරීමෙන් සමවයස් මිතුරන් දුරෑවන්ට සොයා ගැනීමේ හැකියාව ලැබේ.

වීමෙන්ම ඔබ ජීවත් වන පුදේශයේ පවතින පළමා සමාජ, යොවන සමාජ ආදියට දුරෑවාට යහපාති කරවීමට උනත්දු කරවන්න. විය දුරෑවාට යහපත් මිතුරන් හඳුනා ගැනීමට මෙන්ම දුරෑවාගේ පෙෂරැෂ්ත්ව සංවර්ධනයට ද ඉවහල්වනු ඇත.

### නොදු යහල්වා

- සැමවිටම වරදින් මුදවා ගනී.
- යහපත් කටයුතු වල නිරත වීමට උනත්දු කරවයි.
- යහල්වගේ සාර්ථකත්වය ප්‍රාර්ථනා කරයි.
- නැති තැන විවේචනය නොකරයි.
- දුකේදින් සැපේදින් යහල්වා සමග සිටී.
- යහපත් සිතින් සිය යහල්වාගේ දුරුවලතාවයන් පෙන්වා දෙමින් ඒවා නිවැරදි කර ගැනීමට සහය දේ

## පරිකර කංගලය

පරිකරය කුරිකීමට නැකි සේ  
අයුරකින්ම දායක වන්න  
සිඛියේ උත්ත්දිනය දා  
පරිකරට පැවුණු දායාද  
කිරීමට අමතක තොකරන්න  
තණු මෙන් කුරිකීමු මිහි වට  
කැමදා...



- වයසට නොගැලපෙන පුද්ගලයන් අසුරු කිරීම නොගැලපෙන්නේ ඇය දැයි කියා දෙන්න

දරුවන් යනු කුතුහලයෙන් පිරි කොටසකි. විනිසා යමක් කිරීමට විපා කියනවාට වඩා විපා කියන්නේ ඇය දැයි හා ඉන් තමන්ට සිදුවිය හැකි දේවල් ගැන කියා දෙන්න. විනි ඇති නරක දේ පිළිබඳව, ආදිනව දරුවන්ට අවබෝධ වූ පසු දරුවන් විවැනි පුද්ගලයන්ගෙන් දුරක් වේ. විම පුද්ගලයන් තමන්ව නොමග යැවීමට ඉඩ ඇති බවත්, ඔවුන්ගේ පාචාර්මිවල කොටස්කරුවන් කරගත හැකි බවත්, තමන්ව වැරදි දේවල්වලට පොළුවා ගත හැකි බවත්, ඒ හේතුවෙන් අධ්‍යාපනය කඩාකල්පල්වීම වැනි අයහපත් දේ සිදු හැකි බවත් දරුවන්ට කියා දෙන්න.

ඔවුන් ද අධ්‍යාපනය කඩාකල්පල් කරගත්, කුඩා කාලයේදීම විවිධ පාචාර්මිවලට යොදවා ගන්නා ලද පුද්ගලයන් විය හැකි බවත්, ඔවුන් මුදල් වෙනුවෙන් ඕනෑම අයහපත් දෙයකට යොමු වන පිරසක් විය හැකි බවත්, දරුවන්ට ඔවුන්ගේ අසුර නොගැලපෙන බවත් කියා දෙන්න. තම ජීවිතයේ ඉදිරියට වින සුන්දර කාලය ඔවුන් නිසා අතිම් කර නොගන්න යැයි දරුවාට අවබෝධ කරගත හැකි අයුරින් පැහැදිලි කර දෙන්න.

### වයසට නොගැලපෙන අය කවුරුන්ද?

- එමා වයසට නොගැලපෙන හැකිරීම් වල නිරත වන පුද්ගලයන්
- සමාජය තුළ අයහපත්/ නරක යැයි සම්මත කටයුතු වල නිරත වන පුද්ගලයන්
- නිති විරෝධී කටයුතු වල නිරත වන අය.

### ඒවැනි අය අසුර නොකළ යුත්තේ ඇයි?

- වයසට නොගැලපෙන දේ සිදු කිරීමට දරුවන් පෙළෙශීම.
- තමන් ද ඒවැනි කටයුතු වලට පොළුවා ගැනීමට ඉඩ නිඩීම.
- නිතියෙන් දැක්වා ලැබීමට සිදු වීම.
- සමාජ අපවාදයට ලක්වීම.

යම් දරුවකු නොගැලපෙන හැකිරීමක නිරත වන්නේ නම් තම දරුවා ද එම තත්ත්වයට ඇද වැට්ටෙන් වළක්වා ගන්නා සේම එම දරුවාද නිවැරදි මගව ගැනීමට දෙමාපියකු, ගුරුවරයකු, වැඩිහිටියකු ලෙස ඔබට ද වගකීමක් පවතින බව සැම්වීට සින්හ තබා ගන්න.

දරුවන් මගේ යැයි නොව අපේ යැයි සිනා කටයුතු කරන්න.

## මෙවන් අවස්ථාවක ඔබේ ප්‍රතිචාරය....



විශාල වරදකළු  
ප්‍රද්‍රූහයෙකු ලෙස දරුවා  
පටවා තුළ කොත් තිරිම්

දරුවා ඇකුරු කරන  
අනෙකුත ප්‍රද්‍රූහයෙනට ද  
බැඳු වැඩීම

දැඩි ලෙස  
තැහරදීම

නිවේදන  
ව්‍යුත්‍යට යාම තවා  
තහනම් තිරිම

තරජනාතමක බැංශ වැඩීම  
(නිවේදන තනත්ත බව,  
ආහාර-ආදුම් නොදෙන බව,  
තාක්ෂණ ගුරුවරුනට/මිතුරනට  
තැවකන බව)

මිතුරන, තැක්දයන් හා  
ඇකුලුවාසින් කමිය  
දරුවාගේ වැරදි  
පැවසීම

නිවෙස කිසිදු  
කටයුතුතක දී  
දරුවාගෙන අදහස්  
නොවීම්

දරුවාව  
කිකිවිටෙකත වියවාක  
නොතිරිම

### දරුවාට සිදුවන අයගතත දේ

- දරුවා සිවුන්ව ඇකුරු තිරිමට තව තවත් පෙළුසීම
- සිවුන තියන දෙයට තමනාක අනුමතක දීම
- මතජාන, මතද්‍රව්‍ය කඳා ඇබ්ධිකවීම
- අත්‍යාරි ත්‍රියාවලට ගොමුවීම
- කම්වයක මිතුරන අතර/ කම්වය තුළ කොනවීම
- දෙමානියන්ට දැඩි ලෙස ප්‍රතික්ෂේප තිරිම
- මානසික පිළිතයට ලකවීම
- දරුවා තවුම තුළ භුදකුලා වීම
- සියදින් භානිතර ගැනීමට පෙළුසීම
- අඩ්‍යාන කටයුතු අඩ්‍යානවීම
- මැද නිදහසින උතරම ප්‍රගෝරන ගැනීම
- වරදකාරී ගැනීම් දරුවා තුළ ඇතිවීම

06

## දුරකා නිරන්තරයෙන බාරැ කියනවා දු..?

"හොඳ ලෙස හැඳිමට - හොඳ සිත ඕනෑ හැම විට  
නරක සිත් ඇති විට - නරකමයි සිදු වන්නේ අප හට"

කිරීත් මල්දම



# වැඩිහිටියන් විසින් ලබාදිය යුතු යහපත් ප්‍රතිචාර

## ■ බොරැකීම වරදක් බවත්, පවත් බවත් දුරුවාට වටහා දෙන්න

කුඩා කළ සිටම ඇත්ත කථා කිරීමට දුරුවත් තුරු කරවන්න. විය අනාගතය සිද්ධා කරනු ලබන ආයෝජනයකි. දුරුවකු ප්‍රංශී බොරැකීක් ක් විට විය නොසලකා හැරීම නොකළ යුතුය. අනාගතයේ විශාල බොරැකීක් දුරුවා තුළින් පිටවනුයේ විදා ඔබ විසින් දැමු අධිතාමම නිසා විය හැක. විමතිසා කිසිවිටෙක දුරුවා පවසන බොරැ අනුමත කිරීම, විහිළුවක් මෙස ගෙන සිනාසීම නොකරන්න. බොරැ කිමෙන් සිදුවන අයහපත් දේවල් දුරුවත්ට අවබෝධ කරගත හැකි ආකාරයට කතාන්දර වැනි දේ භාවිත කරමින් කියා දෙන්න. විසේම බොරැ කියන දුරුවත් කිසිවිට කිසිම කෙනෙකු විශ්වාස නොකරන බවත් දුරුවත්ට කියා දෙන්න. ඇත්ත කථා කිරීමේ වාසි හා බොරැ කිමෙත් අවාසි දුරුවත්ට පෙන්වා දෙන්න.

## ■ කිසිදු අවස්ථාවක දුරුවත්ට බොරැ කිමට පෙළඳවීමෙන් වළැකින්න.

ඛබගේ හෝ දුරුවාගේ වාසිය වෙනුවෙන් කිසිවිටෙකවත් බොරැ කිමට දුරුවා පෙළඳවීම නොකළ යුතුය. බොහෝ අවස්ථාවලදී පාසල් කටයුතු ගැන දුරුවත් මගින් බොරැ කියවීම වැඩිහිටියන් සිදුකරන වරදකි. “ප්‍රතේ රීවට කියන්න ඔයාට ඒවා ගේන්න බැරි වුනේ ඔයා රීයේ ගමනක් ගිය නිසා කියල.....” වැනි දේවල් දුරුවත්ට තුරු කරනු ලැබේ. විවැනි අයහපත් ආදර්ශයන් කුඩා කළ සිට දුරුවත්ට ලබා නොදීමට කටයුතු කරන්න. තමාගේ වැරදි පිළිගෙන, ඒවාට මුහුණා දීමට දුරුවාට තුරු කරවන්න. වරද වසා ගැනීමට වික් බොරැකීක් පවසන විම බොරැට වසා ගැනීමට තවත් බොරැ සියයක් කිමට සිදුවන බව අවබෝධ කර දෙන්න.

බොරැ කිම සම්බන්ධයෙන් මූලික අත්දැකීම් දුරුවා සිය පවුල තුළින් ලබා ගනී.

මොහොත්ක් සිතන්න.

ඔබට නිවසෙන් එළියට යෙමට කිඳ වූ අවස්ථාවක කුඩා දුරුවා ඔබගේ මටට හෝ වෙනත් අයෙකුට දී දුරුවාට නොරෙන් ඔබ නිවසෙන් පිටව ගිය අවස්ථා තිබුණා නේද..?

දුරුවා සිය මට කෙරෙන තිබූ විශ්වාසය බිඳුවැටීම ආරම්භවූයේ, බොරැට පිළිබඳව අදහසක් ඇති වුයේ ඒ දිනයේදී විය හැක.

එමතිසා,

දුරුවකුට කුඩා අවදියේ කිමට ඇත්ත කතා කිරීමට පුරදු කරන්න.

එය ඔබේ ව්‍යවහාරයෙන් පමණක් නොව ක්‍රියාවත් ද කිඳ කරන්න.

## ■ දෙම්විජයන් විසින් ද දරුවන්ට හෝ අනෙක් අයට ද බොරු කිමෙන් වැළකිය යුතුය

අවවාදයට වඩා ආදූර්ගය උතුම් වේ. දරුවන් නැදෙනුයේ දෙමාපිය වැඩිහිටියන් මෙන්ම ගරුවරු වන ඔබ දෙස බලා ය. ඔබව ආදූර්ගය කරගෙන ය. ව්‍යබැවින් දරුවන් මෙන්ම අන් අය ඉදිරියේ ද ද බොරු කිමෙන් වැළකීම කළ යුතුය. යම් පුද්ගලයකු ඔබට බොරුකාරයා යැයි පැවසුවහොත් දරුවන්ගේ මනසට විය දැඩිව බලපෑම් සිදු කරයි. නැතිනම් දරුවන් ද කිසිදු විටෙක ඔබගේ අවවාදයක් පිළිනොගනු ඇත.

**“අම්ම, තාත්තා බොරු කියනවනම් මං පොඩි බොරුවක් කිවිවට කමක් නැනේ....”**

යැයි දරුවකු පැවසුවහොත් විහිදී ඔබ ද දරුවන් ඉදිරියේ ද අපහසුතාවයට පත් වේ. විහිසා ඔබ ද අසත්‍ය පැවසීමෙන් වැළකී සිරීමට උත්සාහ දැරිය යුතුය.

## ■ තම දරුවන් බොරු කියන බව අන් අය ඉදිරියේ නොපැවසීම

විවිධ අවස්ථාවන් වලදී දරුවන් අතින් වැරදි සිදු වේ. ඔවුන් විටක විය වසා ගැනීමට බොරු පවසයි. විහිදී දරුවාට විය පහදා ද නිවැරදි කිරීමට කටයුතු කරන්න. නමුත් “මගේ ලමයා ගොඩික් බොරු කියනවා.....”

යැයි කිසිවිටෙකත් නැදුකැනීන්, මිතුරන්, දරුවාගේ මිතුරන්ගේ දෙමාපියන් මෙන්ම අස්ථ්‍යාසීන් සමඟ නොපවසන්න. මන්ද විය දරුවා දැනගතහොත් දෙමාපියන්, ගුරුවරුන් ගැන ඇති විශ්වාසය බිඳ වැටෙන අතර, ඉන් පසු ඔවුන් ඔබ පවසන දේ විශ්වාස නොකරනවා මෙන්ම ඔබ කියන දෙය ද නොඅසනු ඇත. විසේම විය දරුවාට මානසික පිඩාවක් ද වේ. තවද බොරු කීම පිළිබඳ ඇති ලැඕජාව ද දරුවා තුළින් පහව යයි.

**බොරු කිම කැනමය - ගැරකි කුණවත් නොසමය  
ඇත්ත නම් කදිමය - මෙලෙට රජ සැපතටත් උතුමය**

- සිරින් මල් උම -



**දරුවාට අන් අය ඉදිරියේ  
බොරුකාරයකු කිරීමෙන් දරුවාගේ  
ආත්ම විශ්වාසය හින වේ. එය  
දරුවාගේ වර්තමානය සහ අනාගතය  
යන දෙකටම බලපෑ හැකිය.**

## මෙවන් අවස්ථාවක ඔබේ ප්‍රතිචාරය....



- දරුවනට කිදුවන අයනන දේ
- දරුවන බොයේ දේ දෙමාකියන්ගේ සැයැවීම් / සැයැවීම්ට උත්සාහ කිරීම
  - දෙමාකිය-දෙරු සමඳ්‍යාවය දුරවල්වීම
  - කමාර්ය දරුවන දෙක බොරුකාරයකු යන හැඟිලෙන බැඳීම්
  - දරුවන කමාර්ය දෙක සැකයෙන බැඳීම්ට තුරුවීම
  - දරුවන දිගින දිගිවම දෙමාකියන්ට බොරු කිම්
  - බොරුව තුළින තම කටයුතු කියලුල කර ගත හැකිය යන මානසිකතවය ඇති වීම

නිතර නිතර  
බැඳීම් වැදීම්

කිසිවිටෙකත් දරුවාට  
විශ්වාස නොකිරීම

දරුවාට කිසිදු වශයෙන්  
නොදීම් (මුදල් පිළිබඳ  
වන සැකය නිකා දරුවා  
කඩුවට නො නොයැවීම්)

දරුවා බොරු කියන බව  
අනෙක අය කමුග  
පැවසීම

දරුවා පැවතු බොරුවක  
පිළිබඳ අනෙක අය කමුග  
අගය කර පැවසීම

07

## දරුවා ප්‍රංශ ප්‍රංශ දේවල කොරකම් කරනවාද..?

"අනුහ්ගෙන් නැති වූනා - දෙයක් ලැබුණේන් යම් දින  
එය සහවා නොගෙන - දෙන්ට කරනා කරන් සකුවින"

- සිරිත් මල්දම -



## වැඩිහිටියන් විසින් ලබාදිය ශ්‍රතු යහපත් ප්‍රතිචාර

- දුරුවාට අයිති නොවන යමක් පූජ ඇති නම් ඒ පිළිබඳ විමසන්න

දුරුවන්ගේ ආවශ්‍යතාවයන් ඉටු කරනුයේ වැඩිහිටියන් වන අපි ය. විහිදී දුරුවන්ගේ ආහාර පාන පමණක් නොව අනෙකුත් දේ ද අරත් දෙනුයේ ඔබ විසිනි. ඔබේ දුරුවා පූජ දුරුවාට අයිති නොවන යමක් තිබෙනු දුටු විට ඒ පිළිබඳ කාරුණිකව විමසන්න. දුරුවාට පීඩා වන ලෙස, ලේඛාවට පත්වන ලෙස අන් අය ඉදිරියේ දී ඒ ගැන නොවීමේමට ඔබ වැඩිහිටියන් ලෙස වග බලා ගත යුතු ය.

පුතේ මේ වගේ මකනයක් පුතා ගාව තිබේබේ නැනේ...,  
මේක පුතාට කොහොන්ද ලැබුනේ...,  
කවුරුහරි අරන් දුන්න ද?  
නැත්තන් පුතා අහන්න නැතිව කාගෙන්හරි ගත්තද මේක?

යම් විවෙක විය දුරුවාට වෙන අයෙකු දුන් දෙයක් විය හැක. නැතිනම් දුරුවා විය විමසීමකින් නොරව බ්‍රභා ගත් දෙයක් ද විය හැක. අද දුරුවා කිසිවකුටත් නොකියා තම කැමැත්ත මත බ්‍රභා ගන්නා ඒ කුඩා දෙය ගැන ඔබ අද අවධානය නොදුන්නහාත්, අනාගතයේ දී දුරුවා සොරකම් කිරීමේ අඩිතාලම වනුයේ විය ද විය හැක. දුරුවන්ට ආදරයෙන් තමාට අයිති නොවන දේවල් ගැනීම නොකළ යුතු දෙයක් බව පහදා දෙන්න.

දුරුවෙක් මුළු වරට සිදු කරන්නේ ඉතාමත් සුං සොරකමක් විය හැක. නමුත් ඒ දිනයේදී ඔබ දක්වන ප්‍රතිචාරය මත එවැනි ක්‍රියා නැවත සිදු වීම හෝ නොවීම තීරණය වේ.

එමනිසා දුරුවකු කුඩා හෝ සොරකමක් සිදු කළ විට

- විය විහිඟාවට ගැනීම
- විය නැවතේ නැවත මතක් කරමින් සිනා සීම
- අගය කිරීම
- අමානුෂීක උසුවම් දීම සිදු නොකරන්න.

දුරුවා විසින් සිදු කළ ක්‍රියාව සහ එය වැරදි දෙයක් ලෙස සළකන්නේ ඇයි ද යන්න දුරුවාට ආදරයෙන් පැහැදිලි කර දෙන්න.

දුරුවාගෙන කාරණීකව විමසනන...

කොරකම නොදු දෙයක නොවනබව කියා දෙනන...



## ■ වරදක් කළවිට ඒ ගැන නිතර මතක් කරමින් දුරුවාට පීඩාවට පත් නොකරන්න

දුරුවන් පූග අන්සතු යමක් දුටු විට ඔබට කේපයක් හට ගත හැකිය. විය ඔබට ද ලැංජාවට කරදානුක් විය හැකිය. විහෙත් විම සිදුවීමෙන් කළකට පසුවත් දුරුවා අතින් සිදුවන යම් වැරද්දක් නිසා හෝ දුරුවා සමඟ ඇතිවන කේපයක් නිසා නිතර නිතර දුරුවා අතින් වික්වරක් සිදු වූ විම අන්සතු දේ ගැනීම පිළිබඳ මතක් කර කර දුරුවාට පීඩාවට පත් කිරීම නොකළ යුතු ය. දුරුවා විවැනි වරදක් නැවත නොකිරීමට හැක. විය විම අවස්ථාවේදී දුරුවා තුළ ඇති වූ සිතුවීල්ලක් පමණක් විය හැක. විහෙත් විය නැවත නැවත මතක් කිරීම දුරුවන්ට නැවත විවැනි තත්ත්වයකට ඇද දුම්මක් විය හැක.

විහිදී දුරුවන් නැවතත් අන් සතු දේ ගැනීමකට පෙළුම්‍ය හැකිය.

“මට හොරා හොරා කියනවනම,  
මට ආස දෙයක් කාගෙන්හරි ගන්තට මොකද වෙන්නේ...,  
හොරා ඉතිං කොහොමත් අනුන්ගේ ඒව ගන්නවනේ...,  
ආයේ ඉතින් අලුතින් මට හොරා කියන්න දෙයක් හැනේ...,  
මට කොහොමත් අතින් ඇය හොරා කියනවනේ...”

මෙවැනි සිතුවීල් දුරුවන් තුළ ඇති වීමට ඉඩ නොදිය යුතුය.



යම් ත්‍රියාවක් හොඳ හෝ නරක වීමට හේතු පහදා දී දුරුවාට ඒ පිළිබඳ අවබෝධය ලබා දෙන්න.

ඉන් ඔබ මෙන්ම දුරුවාද මානසිකව පිඩිනයට ලක් නොවේ.

## ■ සොරකමෙහි ආදිනව කියා දෙන්න

සමාජයක් යහපත් වනුයේ යහපත් ගුණාගරුක මිනිසුන්ගෙනි. අප යම් දෙයක් කිරීමට පෙර ඉන් තව කෙනෙකට අයහපතක් සිදු වන්නේ නම් ඉන් වැළකී සිටීමට කුඩා කළ සිටම දුරුවන් තුරු කළ යුතු ය. සොරකම ද විවැනිම දෙයකි. විතුළුන් අනික් පුද්ගලයන්ට පමණක් නොව තමන්ට ද සිදුවන්නේ හානියක් බව දුරුවන්ට කියා දෙන්න. දුරුවකු සොරකම් කළ විට පරිචාසගත වීමට ද සිදුවිය හැකිබවත්, දෙමාපියන්ගෙන් වෙන්ව පිවත්වීමට, මිතුරන් සිටින පාසලින් ඉවත්වීමට ද සිදුවිය හැකි බවත් දුරුවන්ට කියා දෙන්න. මේ වාගේ කටයුතු නිරන්තරයෙන් සිදු කිරීමෙන්

- අනාගතයේ දී ගෞරවාන්වීන ඡීවිතයක් ගත කිරීමට නොහැකි වන බවත්,
  - ලමා කාලයේ මෙන්ම වැඩිකිරීයෙකු ලෙස ද ඡීවිතයේ සූන්දරත්වය විදිමට නොහැකිවන බවත්,
  - සමාජයේ කොන්වන බවත්,
  - සොරකු ලෙස හංච්ඡී ගැසෙන බවත්,
  - කිසිවකු ඔබව විශ්වාස නොකරන බවත්

දුරුවාට කියා දෙන්න. වීවා දුරුවාගේ වයසට ගැලපෙන ලෙසින් සරලව පහදා දෙන්න.

නවී නම් නරක මය  
එයින් දෙලොවෙනි දුක මය  
පින් නම් උතුම් මය  
එයින් දෙලොවෙනි මහත් සැප මය

- සිරිත් මල් දම -

- තමන්ගේ දෙයක් කවුරැන් හෝ සොරකම් කළ විට  
තමන්ට දැනෙහා හැඟීමෙන් අනෙක් අයට ද දැනෙහා  
බව කියා දෙන්න

අද ජීවත්වන බොහෝමයක් මිනිසුන්ගේ හඳවත්වල සංවේදීකම වියැකි ගොස් ඇත. තව කෙනෙකුට යමක් කිරීමට පෙර විය තමන්ට සිදුවුවහාත් තමන්ට කෙසේ දැනෙන්නේ ද කිය සිතාබලා කටයුතු කරන්නට දුරටත් කුඩා කළ සිටම පුරුදුපුනුතු කළ යුතුය. විය දෙම්විපිය, වැඩිහිටි මෙන්ම ගුරුවරු යන කියලු දෙනාටම කළ හැකි ය.

“පුත්‍රෙ, දුවේ ඔයා ආකම දෙයක් කවුරැනරි ගත්තොත් ඔයාට  
මොකද හිතෙන්නේ..., දක හිතෙනව නේදූ?....  
ඒ වගේම තමයි පුත්‍රෙ අනික් අයටත් එයාලගේ දෙයක්  
ගත්තහම දැනෙන්නේ...”

මේ වාගේ ආදරයෙන් තවත් කෙනෙකුගේ දක තේරුම් කරවන්න.  
දුරට්වාගේ හඳවත සංවේදී කරවන්න.



## මෙවන් අවස්ථාවක ඔබේ ප්‍රතිචාරය....



### දැරුවාට සිංහල අයහක් දේ

- අධ්‍යාපන කටයුතු අඩුලුවීම්
- දැරුවන් බොයේ දේ දෙමානියන්ගෙන් කැඟවීම හෝ කැඟවීමට උත්සාහ කිරීම
- සමාජ ඉදිරියේ නොරේඛ හෝ වංචාකාරයෙකු ලෙස හංචුවූ ගැසීම්
- දැරුවන් සමාජ දෙක කැකයෙන් බැලීමට තුරුවීම
- සමාජ දැරුවන් දෙක ද කැකයෙන් බැලීම
- කම්කත පවුලම සමාජ ඉදිරියේ අනවාදයට ඉක්වීම
- දැනී ප්‍රදේශීය රට්ට බිජිවීම
- සමාජ විරෝධී ත්‍රිකාවන කිහිපි කිරීම හා එම කඳා කණ්ඩායම්ගත වීම

නිතර නිතර  
බැඳා වැදීම්

දැක් ලෙස  
කාර්යාලීම්

දැරුවාට ඕකිනු වගකීමක  
නොදීම් (මුදල පිළිබඳ වන  
සැකය නිසා දැරුවා කඩායට  
හෝ නොයැවීම්)

කොරකම් කරන බව  
අනෙක ඇය කම්ක  
තැවසීම්

නිවෙස තුවන හෝ දෙයක  
නැති වූ විව කොයා  
නොමැලා දැරුවාට සැක  
කිරීම / කොරා යැයි කිම්

දැරුවාට අයිති නැති  
යෙක දැරුවා ලුය ඇති  
බව දුටුවීම එම ගැන  
කොයා නොමැලීම්

වැරදි දෙක දෙක  
නොදුටුවා හෝ  
කිරීම / අනුමැල දීම්

08

## ඩැරි දුරවාහන නවීන ජ්‍යෙෂ්ඨ දුරකථනයට, අනතරජාලයට ඇති තොග..?



# වැඩිහිටියන් විසින් ලබාදිය යුතු යහපත් ප්‍රතිචාර

- අන්තර්ජාලයේ අයහපත් පැතිකඩ් දුරුවාට පෙන්වා දෙන්න

අන්තර්ජාල භාවිතයෙන් දැනුම ලබා ගැනීමේ හැකියාව පවතිනවා මෙන්ම විහි අයහපත් පැතිකඩ් ද වේ. දුරුවන්ට නොගැලපෙන වෙඩි අඩවි, විඛියෝපට මෙන්ම සමාජ ජාල [මුහුණුපොත (Facebook), විටස්සැප්ස් (Whatsapp), ස්කේයිප් (Skype)] වැනි දෙයට අන්තර්ජාලය හරහා සම්බන්ධවීමේ හැකියාව පවතී. සමාජ ජාල භාවිතය තුළින් අද වන විට බොහෝ දුරුවන් තම ප්‍රවිතය ගැටුකාරී තත්ත්වයන්ට පත් කරගෙන ඇත.

සමාජ ජාල තුළදී දුරුවන් තම ජායාරූප මුදාහැරීම, විඛියෝ ඇමතුම් ගැනීම, පොද්ගලික තොරතුරු අන් අයට පෙනෙන ලෙස දැමීම වැනි කටයුතු ඉන් ඇතිවන බරපතල තත්ත්වය ගැන නොසිතා සිදු කිරීමෙන් ඔවුන් අපරාධකරුවන් වෙත ගෙදරු වේ. එමා මනසට නොගැලපෙන වෙඩි අඩවි වලට ප්‍රවේශීමෙන් විවිධ අන්තරා බැඳීම්වලට ද දුරුවන් යොමු වේ.

මෙටැනි කරුණු දුරුවන්ගෙන් සාර්ථක තබා ගැනීම තාක්ෂණ්‍ය දියුණු අද වැනි කාලයක හිඹ්වා දෙයකි. විනිසා අන්තර්ජාලය භාවිතා කළ යුතු ආකාරය මෙන්ම සමාජ ජාලා වැනි දේ තුළින් තමන්ට විය හැකි හානි පිළිබඳව දුරුවන්ට වටහාගත හැකි පරදි දැනුවත් කරන්න. විවන් දේ තුළින් වර්තමාන සමාජයේ දුරුවන් මුහුණ දී සිටින ගැටුකාරී තත්ත්වයන් පිළිබඳව දුරුවා සමඟ විවෘතව කරා කරන්න. දැනුවත් කරන්න.



පරිගණකය නිවෙක් පොදු ස්ථානයක තබන්න.

දුරුවා පරිගණකය භාවිතා කරන අවස්ථාවලදී ඔබ ඒ පිළිබඳව විමස්ක්ලේන් සිටින්න.

පරිගණක භාවිතය දිනකට උපරිමය පැයකට සීමා කරන්න.

පරිගණකය යහපත්ව භාවිතා කරන ආකාරය ගැන මෙන්ම අයහපත් භාවිතයෙන් සිදු විය හැකි හානි පිළිබඳව දුරුවා දැනුවත් කරන්න.

## ■ දුරකථනයක් අරන් දීමට පෙර එය දුරටුව සුදුසු ද යන්න සිතා බලන්න

සන්නිවේදනයේ පහසුව තකා දුරකථනය වැනි මෙවලම් අවශ්‍ය වන නමුත් දුරටුවන්ට ව්‍යවත් දේ අත්‍යවශ්‍යදැයි යම් යම් සිතා බලන්න. මෙවන් උපකරණ දුරටුව හාවිත කරන්නේ නම් ඒ කුමක් සඳහා ද, ඉන් කුමක් කරන්නේ ද යන්න ඔබන් අවබෝධයෙන් සිටින්න. මිල අධික මෙන්ම දුරටුවන්ගේ වයසට නොගැලුපෙන අංගේපාංච රුසක් සහිත දුරකථනයක් දුරටුවන්ට අරන්දීම සුදුසු ද යන්න සිතා බලන්න. ඔබේ ආදරය පෙන්වීමට මිල අධික දුරකථනයකට හැකි ද යන්න මොහොතක් සිතන්න.

## ■ අන්තර්ජාලය පාලනයකින් යුතුව ලබා දෙන්න

වර්තමානය තාක්ෂණික ලෝකයක් බවට පත්වී ඇත. දැනුම පිරිනු ගබඩාවක් බවට අන්තර්ජාලය අද වනවිට පත්වී ඇත. විහෙන් අන්තර්ජාල පහසුකම් දුරටුවන්ට ලබාදීමේ දී පාලනයකින් යුතුව ලබාදීම වැදගත් වනුයේ අන්තර්ජාලය තුළින් දැනුම පමණක්ම නොලැබෙන බැවිනි. විය දුරටුවන් නොමග යාමේ මාධ්‍යයක් බවට ද, පත්වී ඇත. අද වන විට ප්‍රමාදන්ට නොගැලුපෙන වෙබ් අඩවි රුසක් පවතින බැවින් ව්‍යවත් වෙබ් අඩවි අවතිර කර දුරටුවන් වෙත ලබා දෙන්න. ව්‍යුමෙන්ම ව්‍යවත් වෙබ් අඩවිවලට නොයායුත්තේ ඇයි ද යන්නත් දුරටුවන්ට දැනුවත් කරන්න.

ඔබ දන්නවාද අන්තර්ජාලය හෝ සමාජ ජාල තුළ සිදු කරනු ලබන අසහස පලකිරීම් මෙරට නිතියට අනුව දැක්වුම් ලැබිය හැකි වරදක් බව.

සමාජ ජාල තුළ සිදු වන අසහස පලකිරීම් ඇතුළු සමාජ විරෝධී කටයුතු සම්බන්ධයෙන් නිතිය ක්‍රියාත්මක කිරීමට හා ඔබ විසින් සමාජ ජාල තුළ සිදු කරන කටයුතු අධික්ෂණය කිරීමට ආයතන ස්ථාපන කර පවතී.

එමතිසා සමාජ ජාල හාවිතයේදී, ජායාරූප හා වීඩියෝපට භුවමාරු කර ගැනීමේ දී පවතින අවදාහම් සහගත බව පිළිබඳව දුරටුව දැනුවත් කරන්න.

## ■ ගෙදර සාමාජිකයන්ට පෙනෙන ස්ථානයක පරිගණකය තබන්න

බොහෝ දෙමළවිපියන් දරුවන්ගේ අධ්‍යාපන කටයුතුවල පහසුව තකා පරිගණක වැනි න්‍යා උපකරණ දරුවන් වෙත ලබා දේ. වීම උපකරණ හාවිතය දරුවන් කෙසේ සිදු කරන්නේ ද යන්න ඔබ සෞයා බලන්නේ ද.....?

නිවසක පරිගණකයක් ඇති විට විය,

“මම මේක දරුවටමයි ගත්තේ...., ප්‍රතාට ලේසි වෙන්න  
මේක කාමරයෙන්ම තියන්න සිහෙ..,”

යන්න බොහෝ දෙමළාජියන් සිතන දෙයකි. විවිත දරුවා ඉන් කරනුයේ අධ්‍යාපන කටයුතුම පමණක් ද, නැතිනම් වෙන කුමක් කරන්නේ ද යන්න නිවසේ අනෙකුත් අය නොදැනී. දරුවන් තමන්ගේ කුතුහලය නිසා විවිධ කටයුතු සිදු කරනු ලබයි. විහෙත් විය තමන්ට ගැලුපෙන්නේ ද නැදෑද, යන්න ගැන ඔවුන් අවබෝධ කර ගැනීමට උත්සාහ නොකරයි. විඛැවෙන් පරිගණකය නිවසේ සාමාජිකයන්ට පෙනෙන ස්ථානයක තබාමෙන් ඔබටත් දරුවන් සිදු කරන දේ ගැන අවධානයෙන් සිරීමට හැකි වේ. අවධානයෙන් සිරීම යන්න දරුවන් සැක කිරීමක් නොව, දරුවන් කරන කියන දේ පිළිබඳව දෙමළවිපියන් ද අවබෝධයෙන් සිරීමයි. දරුවන්ව සැක කරමින් නිරන්තරයෙන් පීඩාවට පත් කිරීම තුළින් ඔවුන් තම අවශ්‍යතාවයන් දෙමළවිපියන්ට රහස්‍ය කෙසේ හෝ සපුරා ගැනීමට පෙළඳූ.

නිවසේ සාමාජිකයන් ගැවසෙන ස්ථානයක පරිගණකය ඇති විට ඔබටත් දරුවා සමඟ කටයුතු කිරීමට හැකි වේ. පරිගණකය හරහා දරුවාගේ අධ්‍යාපන කටයුතු සිදු කිරීමට ඔබත් සහාය වන්න. ඉන් දරුවාට මෙන්ම ඔබටත් න්‍යා තාක්ෂණ්‍ය ගැන දැනුවන් ඩීමේ හැකියාව ලැබේ. ඔබගේ පරිගණක දැනුම දරුවාට ද පහසුවක් වනු ඇත.

අන්තර්ජාලය හාවිතයේ ද පිළිපැදිය ශ්‍රේ ආචාරයිම.

- ව්‍යාප ඊ-මේල් ගණුම්, සමාජ ජාල වෙබ්ඩො සඳහාමෙන් වළකින්න.
- අන් අයගේ අනුදැනුමෙන් තොරව ඔවුන්ගේ තොරතුරු අන්තර්ජාලයට එක් නොකරන්න.
- අන්තර්ජාලය තුළ පුද්ගලිකත්වය ආරක්ෂා නොවන තොරතුරු හාවිත නොකරන්න.
- පුද්ගලයකුට, ආයතනයකට, ආගමකට හෝ දේශජාලන පක්ෂයකට අපහාස වන අයුරින් අන්තර්ජාලය හාවිත නොකරන්න.
- පුද්ගලයකුගේ ජායාරූප වෙනස් කිරීම, බඳ්ධ කිරීම එවැනි දේ කර මුහුණු පොතට හෝ වෙනත් වෙබ් අඩවිවලට ඇතුළු නොකරන්න.



ප්‍රතේ පත්තරේ හියෙනව අලුතින් තොගා ගත්ත දුනතක් ගැන  
වී ගැන තව මොහවහර තොරතුරු බාල හියෙනවද බලනන....



## මෙවන් අවස්ථාවක ඔබේ ප්‍රතිචාරය....

දරුවාට නිතර නිතර  
බැංශ වැදීම හා  
විවේචනය කිරීම

පරිගණකය  
ඉවත් කර දැමීම

විවේක් කො විවකම්  
දරුවාට අමතර තහවිල  
වෙත ගොමු කිරීම


### දරුවාට සිදුවන ඇයගත් දේ

- දරුවා මුරංණුව් වීම
- ප්‍රාථමික අධ්‍යාපන සිදු කිරීම, අභයෝගන්‍යවලට ගෞදරුවීම
- කමාරු තාලුවලට අයුරුදුකිවීම
- දරුවා දෙමානිය තාලුනයෙන් තොරවීම
- දරුවා තමන්ට නිවිශිත තොලුවෙන් නිදහස කොයා යෙමි
- දරුවා අනව්‍යන්/ තමන්ට හානිකර දේවල්/ වර්යාවන්ට  
යොමුවීම
- දෙමානියනෙන් ඇඟවීම
- අධ්‍යාපන කටයුතු අඩුලැවීම
- කමාරු දැනුම අලුත පුද්ගලයෙක බවට තත වීම
- හානිකා රක්‍ය/අාගමික හා කමාරිය හරඳුවූ තින්ගෙන  
දුරක් වූ දරුකරුතුක බිජිවීම



අභතරජාල  
කම්බිජධාව  
නවතා දැමීම

අභතරජාලයේ ඇයගත්  
පැතිකඩ් ගැන පැහැදිලි  
කර තොදීම



ඩිංචි ආදර සිවදුනින  
ලමා ලේකය ක්‍රූතදර කරනුන

අම්මේ තාත්ත්‍ය පුංචි ඇතට

අභ්‍යුම්කන් දෙනුන....

අවධානය දෙනුන....

ආදරය ගොඩාක දෙනුන....

ආදරශයක වෙනුන....

දිරියක වෙනුන....

සොඳයි කියනුන....

ඉවතනුන....

සොඳ කඩිදාවක ගොඩනගා ගනුන....

- සැලකීම ලැබුණහාන් ඉවසීමෙන් යුතු**
- උගනිති ඉවසීමෙන් නිසි නිසැකව
  - අගය කරන්නට උගනිති නිසැකව
  - නිසැකව උගනිති ආදරය කරන්නට
  - තමන් අගය කරනට නිති උගනිති
  - උගනිති අවසේඛිව ඉලක්කයක් සිය දිවියට
  - උගනිති නිසැකව තසාගැලීම් බව
  - උගනිති නිසැකව සත්‍යවාදී බව
  - උගනිති නිසැකව සාධාරණ බව
  - උගනිති නිසැකව ආත්ම විශ්වාසය
  - උගනිති, හඳුනති ලෝකය මිතුණිල් වූ පසන් තැනක් බව
- ලක්වුවහාන් පැකසුමට නිරන්තර බලන් ව්‍යවහාන් නිතියෙන් පිළිගැනීමට**
- ලක්වුවහාන් අනුමැතියට නිතියෙන් ලක්වුවහාන් ඇගයීමට ඔවුන්ගේ පොරුණය තුරුකළහාන් නිතියෙන් බෙදා හදා ගන්නට**
- ලදහාන් සැලකුම් අවංක ලෙස නිති ලදහාන් ආදරය, කරණාව හා අවධානය වැඩිනොහාන් පරිසරයක ආරක්ෂිත ලදහාන් සෙනෙහස ගුරු දෙගුරුන්ගේ**

- බොරති ලේ නොල්ලේ -





# භික්ජා

ඩික්සාකාලී දුරුපත්‍රක  
නිවුම්කරුවෙන් උගේ පිළිගැනීමෙන්



ජාතික ලුමා ආරක්ෂක අධිකාරිය

අංක 330, තලවතුගොඩ පාර, මාදිවෙල, ශ්‍රී ජයවර්ධනපුර.

ඡබට සවන් දෙන්නට මෙන් ම,  
ඡබට අවශ්‍ය සහය ලබා දෙන්නට ද,  
**ද්‍රව්‍ය පැය 24 පුරාම**  
අත සූදානම්, කතා කරනන



ISBN978-955-1417-10-9



+94 11 2 778 911 – 4

ncpa@childprotection.gov.lk

[www.childprotection.gov.lk](http://www.childprotection.gov.lk)